



Australian Government

# ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය අපගේ පොදු බැඳීම

ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ පරීක්ෂණයට මුහුණදීම සඳහා ඔබට අවශ්‍ය සියලුම තොරතුරු මෙහි ඇතුළත් වේ. මෙම පුරවැසිභාවය පිළිබඳ පරීක්ෂණය සමත්වීම සඳහා ඔබ විසින් යම් පුද්ගලයෙකුගෙන් හෝ සංවිධානයකින් පුරවැසිභාවය පිළිබඳ වෙනත් පැකේජයන් මිලදී ගැනීම හෝ ලබාගැනීම අවශ්‍ය නොවේ. පුරවැසිභාවය පිළිබඳ පරීක්ෂණය සමත්වීමට ඔබට උපකාරී විය හැකි යැයි හැඟවෙන කිසිදු පැකේජයක් දෙපාර්තමේන්තුව විසින් අනුමත කිරීම හෝ නිර්දේශ කිරීම හෝ සිදු නොකරයි.

© පොදුරාජ්‍ය මණ්ඩලීය - පොදුරාජ්‍ය මණ්ඩලීය ඕස්ට්‍රේලියාව 2020

ඕස්ට්‍රේලියානු රජයේ නිල ලාංඡනය හැරුණු විට, මෙම ජර්කාශනයේ ඉදිරිපත් කර ඇති සියලුම කරුණු <https://creativecommons.org/licenses/by/4.0/legalcode> හි Creative Commons Attribution 4.0 ඡායන්තර බලපත්‍රයක් යටතේ ලබා දී ඇත.

මෙයින් අදහස් කරන්නේ, මෙම ලේඛනයේ දක්වා ඇති කරුණුවලට පමණක් මෙම බලපත්‍රය අදාළ වන බවයි.



අදාළ බලපත්‍රයේ කොන්දේසි පිළිබඳ විස්තර <https://creativecommons.org/> යන <https://creativecommons.org/> වෙබ් අඩවියේ තුළ ඇතුළත් වන අතර, CC BY 4.0 බලපත්‍රය සඳහා සම්පූර්ණ නෛතික කේතය <https://creativecommons.org/licenses/by/4.0/legalcode> හි තුළ ඇතුළත්ය.

### රජයේ නිල ලාංඡනය භාවිතය

රජයේ නිල ලාංඡනය කුමන කොන්දේසි යටතේ භාවිත කළ හැකිද යන්න පිළිබඳව <https://www.pmc.gov.au/government/commonwealth-coat-arms> යන අග්රාමාත්‍ය හා අමාත්‍ය මණ්ඩලයේ වෙබ් අඩවියෙහි විස්තර දක්වා ඇත.

### අප අමතන්න

බලපත්‍රය පිළිබඳ හෝ මෙම ලේඛනය යම් ලෙසකින් භාවිත කිරීම සම්බන්ධයෙන් විමසීම්

යොමු කරන්න:

අමාත්‍ය මණ්ඩල මාධ්‍ය හා සබඳතා අංශය

ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව

නැපැල් පෙට්ටි අංක 25

බෙල්කොනන් ඒසීට් 2616

### වගකීමෙන් බැහැර වීම

මෙම ජර්කාශනයේ මියගිය අය සම්බන්ධ කරුණු සහ/හෝ ඡායාරූප ඇති බවට ඇබොරිජිනල් (ආදිවාසී) සහ ටොරස් ස්ට්‍රේට් දූපත්වාසී පාඨකයින් හට මෙයින් අවවාද කෙරේ.

# පටුන

ඔබට පණිවුඩයක්	2
විභාග කරන කොටස	
1 වන කොටස: ඕස්ට්‍රේලියාව සහ එහි ජනතාව	7
2 වන කොටස: ඕස්ට්‍රේලියාවේ ජර්ජානන්තරවාදී විශ්වාසයන්, අයිතිවාසිකම් සහ නිදහස	17
3 වන කොටස: රජය සහ ඕස්ට්‍රේලියාවේ නීතිය	23
4 වන කොටස: ඕස්ට්‍රේලියානු සාරධර්ම	33
විභාග කරන කොටස සම්බන්ධ පාරිභාෂිතය	40
විභාග නොකරන කොටස	
5 වන කොටස: අද ඕස්ට්‍රේලියාව	48
6 වන කොටස: අපගේ ඕස්ට්‍රේලියානු වෘත්තාන්තය	63
විභාග නොකරන කොටස සම්බන්ධ පාරිභාෂිතය	84
වැඩිදුර තොරතුරු සඳහා	86
ස්තූතිය	88



# ඔබට පණිවුඩයක්

ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු වීමට තීරණය කිරීම සම්බන්ධයෙන් සුබපැතුම්. අලුත් රටක ජීවත්වීමට සහ පූර්ණ වශයෙන් පුරවැසියෙකු වීමට බෙරියය, උත්සාහය සහ කැපවීම අවශ්‍ය වේ. අපගේ සාමකාමී හා ජර්ජානන්තරවාදී සමාජයට ඔබ විසින් ලබා දෙන දායකත්වය අපි අගය කරමු.

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ඔබගේ සංකීර්ණ වෘත්තාන්තයේ වැදගත් පියවරකි. ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු වීම මගින් ඔබ ඔස්ට්‍රේලියාවට සහ අපේ පොදු සාරධර්ම සම්බන්ධයෙන් නිරන්තර කැපවීමක් දක්වන බව අදහස් කරයි. එසේම මෙය ඔස්ට්‍රේලියානු ජර්ජාව තුළ තුළ ඔබේ නියම සාමාජිකත්වයේ ආරම්භය ද වේ. මේ පියවර මගින් ඔබට 'මම ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු' යන්න කීමට හැකි වනු ඇත.

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය යනු අනිවිශාල ජර්ජාලාභ ලබා දෙන වරප්‍රසාදයකි. ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු වීම මගින් ඔබ අද්විතීය ජාතික ජර්ජාවක් හා සම්බන්ධ වේ. අපගේ දේශය ගොඩනැගී ඇත්තේ අපගේ ආදිවාසී ඇබොර්ජිනල් හා ටොරස්ස්ට්‍රේට් අයිලන්ඩර්වාසී ජනතාව, මෙහි උපත ලද අය මෙන්ම ලොව නන් දෙසින් පැමිණි සංකීර්ණකයින්ගේ දායකත්වයෙනි. අපි අපගේ විවිධත්වය සමරන අතර ඒ සමඟම එක්සත් හා සාමකාමී ජාතියක් උදෙසා පරිශ්රමයක යෙදී සිටිමු.

ඔස්ට්‍රේලියානු ජර්ජාවෙහි ශක්තියක් වන්නේ ගැටලු නිරාකරණය කරගැනීමට හා ඔස්ට්‍රේලියාවේ අනාගතය හැඩගස්වා ගැනීමට අප එක්ව කටයුතු කිරීමයි. අප සතුව ස්ථාවර පාලන ක්රමයක් පවතින අතර, රජයේ අධිකාරියට සහ නීතිවලට ඔස්ට්‍රේලියානුවෝ ගරු කරති. අපගේ ස්ථාවරත්වය, සංස්කෘතිය සහ නීති හැඩගැසී ඇත්තේ අපගේ ඉතිහාසය මගිනි. ඔස්ට්‍රේලියානු ජර්ජාව හා සම්බන්ධ වීම මගින් ඔබ ඔස්ට්‍රේලියාවේ වෘත්තාන්තයට එකතු කිරීමක් සිදු කරන්නාක් සේම එය හැඩගැස්වීමට ඔබට හැකි වනු ඇත.

ඔස්ට්‍රේලියාව පැරණි බිමකි. එය අනිවිශාල වන අතර, අද්විතීය වේ. මෙම දේශය වැසිවනාන්තර, වනලැහැබ මෙන්ම වෙරළ සහ කාන්තාරද නගර හා ගොවිපොළවලින්ද සමන්විත ය. අපගේ ආදිවාසී සංස්කෘතීන් දැනට ලොව පවතින පුරාණතම සංස්කෘතීන් වේ. එසේම අප තරුණ ජාතියක්ද වන අතර, සංකීර්ණකයන්ගෙන් සෑදුම්ලත් ජාතියකි. 1788දී ඔස්ට්‍රේලියාව තුළ යුරෝපීය ජනාවාසකරණය ඇරඹුණු අතර, අදටත් අපි නව සංකීර්ණකයින් පිළිගැනීම සිදු කරමු.

රටවල් 200කට අධික සංඛ්‍යාවකින් පැමිණි පුද්ගලයින් වෙත ඔස්ට්‍රේලියාව නිවහන බවට පත්ව ඇත. එහි ජර්ජිඵලයක් ලෙස, අපගේ සමාජය ලොව විවිධත්වයෙන් වැඩිම සමාජවලින් එකක් බවට පත් වී ඇත. ඔස්ට්‍රේලියාව වාර්ගික හා සංස්කෘතික විවිධත්වය සාර්ථකව ජාතික එකමුතුකම සමඟ සංකලනය කරයි. අප සෑම එක් කරන පොදු බැඳීම පුරවැසිභාවයයි.

ඔස්ට්‍රේලියාව ජර්ජානන්තරවාදී රාජ්යයකි. පුරවැසිභාවය මගින් අපගේ ජර්ජානන්තරවාදී ජාතිය ගොඩනැගීම සඳහා ඔබ හට පූර්ණ ලෙස සහභාගී වීමේ අවස්ථාව ලබා දේ. එයින් අදහස් වන්නේ, ඔබ ඔස්ට්‍රේලියානු ජර්ජාවේ නිසි සාමාජිකයෙකු වශයෙන් ඔබගේ වගකීම් ඉටු කිරීමට සූදානම්ව සිටින බවයි. ඔස්ට්‍රේලියානුවෝ සෑම අයෙකුගේම ගරුත්වය සහ නිදහස, ගැහැණු හා පිරිමි අය අතර සමානාත්මතාව සහ නීතියේ ආධිපත්යය වැනි පොදු සාරධර්ම පිළිබඳව විශ්වාස කරති. ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය යනු එදිනෙදා ජීවිතයේ මෙවැනි සාරධර්ම ආරක්ෂා කරගැනීමයි.



# ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු බවට පත්වීම

ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු බවට පත්වීම වැදගත් ක්රියාවලියක් වන අතර, එහිදී යම් පුද්ගලයෙකු විසින් ඕස්ට්‍රේලියාවට සහ එහි ජීවත්වන මිනිසුන් වෙත සිය පක්ෂපාතීත්වය පල කරනු ලබන්නාක් සේම ඉන් අනතුරුව, අපගේ ජාතියේ පුරවැසියෙකු ලෙස සිය අයිතීන් හා වගකීම් ඉටු කිරීමට බැඳී සිටියි.

## ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ පරීක්ෂණය

ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ පරීක්ෂණය සකස් කර ඇත්තේ, ඕස්ට්‍රේලියාව, එහි ජරජානන්ත්රවාදී ක්රමය, විශ්වාසයන් හා සාරධර්ම සහ පුරවැසිභාවයේ වගකීම් සහ වරප්රසාද පිළිබඳ ඔබට ප්රමාණවත් දැනුමක් ඇත්ද යන්න ඇගයීම සඳහා ය.

පුරවැසිභාවය පිළිබඳ පරීක්ෂණය පරිගණකය භාවිතයෙන් සිදු කරන ඉංග්රීසි භාෂාවෙන් පවත්වන බහුවරණ ප්රශ්න ඇතුළත් විභාගයකි. මෙම පරීක්ෂණය තුළ අහඹු ලෙස තෝරාගන්නා ලද ප්රශ්න 20ක් ඇතුළත් වන අතර, 2020 නොවැම්බර් 15වන විට, ඕස්ට්‍රේලියානු සාරධර්ම පිළිබඳ ප්රශ්න පහක්ද මෙහි ඇතුළත් වේ.

මෙම පරීක්ෂණය සමත් වීම සඳහා සමස්තයක් ලෙස අවම වශයෙන් ලකුණු 75ක් වන පරිදි සාරධර්ම (වටිනාකම) පිළිබඳ ප්රශ්න පහටම ඔබ විසින් නිවැරදිව පිළිතුරු සැපයිය යුතුය.

පුරවැසිභාවය පිළිබඳ පරීක්ෂණ ඕස්ට්‍රේලියාව පුරා ඇති සංක්රමණ හා පුරවැසි දෙපාර්තමේන්තු කාර්යාලවලදී පවත්වනු ලැබේ. ප්රාදේශීය ඕස්ට්‍රේලියාවේ ස්ථාන කිහිපයක හා ඇතැම් විදේශ දූත කාර්යාලවලද මෙම පරීක්ෂණය පැවැත්වීමට සැලසුම් කර ඇත.

## ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ පරීක්ෂණය සඳහා සූදානම් වීම

ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ පරීක්ෂණයට සූදානම් වීම සඳහා ඔබ විසින් මෙම තොරතුරු පොත කියවිය යුතුය, ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය: අපගේ පොදු බැඳීම

මෙම තොරතුරු පොත විභාග කරන කොටසක් මෙන්ම විභාග නොකරන කොටසක් ඇත.

### විභාග කරන කොටස

පුරවැසිභාවය පිළිබඳ පරීක්ෂණය සමත්වීමට ඔබ විසින් දැනගතයුතු කරුණු සියල්ලම මෙම පොතේ මුල් කොටස් හතරේ ඇතුළත්ය:

- 1 වන කොටස - ඕස්ට්‍රේලියාව සහ එහි ජනතාව
- 2 වන කොටස - ඕස්ට්‍රේලියාවේ ජරජානන්ත්රවාදී විශ්වාසයන්, අයිතිවාසිකම් සහ නිදහස
- 3 වන කොටස - රජය සහ ඕස්ට්‍රේලියාවේ නීතිය
- 4 වන කොටස - ඕස්ට්‍රේලියානු සාරධර්ම

පුරවැසිභාවය පිළිබඳ පරීක්ෂණයේ ප්රශ්නවලට පිළිතුරු සැපයීම සඳහා විභාග කරන කොටසේ ඇති තොරතුරු ඔබ විසින් දැන අවබෝධ කරගත යුතුය.

### විභාග නොකරන කොටස

ඕස්ට්‍රේලියාවේ ඉතිහාසය සහ සංස්කෘතිය අවබෝධ කරගැනීමට ඔබට උපකාරී වීම සඳහා වැදගත් තොරතුරු විභාග නොකරන කොටසේ ඇතුළත්ය. මෙම තොරතුරු පිළිබඳව ඔබට ප්රශ්න යොමු නොකෙරේ.

- 5 වන කොටස - අද ඕස්ට්‍රේලියාව
- 6 වන කොටස - අපේ ඕස්ට්‍රේලියානු වෘත්තාන්තය

### පුහුණුවීමේ ප්රශ්න

විභාග කරන කොටස අවසානයේ, පුරවැසිභාවය පිළිබඳ පරීක්ෂණයට ඔබට සූදානම් වීමට උපකාරී වීම සඳහා පුහුණුවීමේ ප්රශ්න 20ක් ලබා දී ඇත.

### පාරිභාෂිකයන්

විභාග කරන කොටස හා විභාග නොකරන කොටස අවසානයේ, පාරිභාෂික ගබ්ද මාලාවක් (මුල්පද සහ ඒවායේ තේරුම් ඇතුළත් ලැයිස්තුව) දක්වා ඇත.

### වැඩිදුර විස්තර

මෙම පොතේ අවසානයේ, වැඩිදුර විස්තර ලබාගත හැකි තැන් පිළිබඳ ඔබට උපදෙස් ලබාගත හැකිය.

## පුරවැසිභාවය පිළිබඳ පරීක්ෂණය අතරතුර සභාය

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගැනීමට අපේක්ෂා කරන බොහෝ අයට සභායකින් තොරව පරීක්ෂණය අවසන් කිරීමට අවශ්‍ය සාක්ෂරතාව ඇති බවට අපි සිතමු. ජ්‍යෙෂ්ඨවලට හා පිළිතුරුවලට සවන්දීමේ Text-to-speech තාක්ෂණය ද ඔබට ලබාගත හැකිය.

## ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ පරීක්ෂණයට පසු

ඔබ පරීක්ෂණය සමත් වුවහොත්, අපි ඔබේ අයදුම්පත්‍රය සැකසුම් ක්‍රියාවලියට (process) යොමු කරන්නෙමු. ඔබේ අයදුම්පත්‍රය අනුමත වී පුරවැසිභාවය ලබාගැනීමේ උත්සවයට සහභාගිවීමට අවශ්‍ය වන්නේ නම්, එම උත්සවයට සහභාගිවීම සඳහා ආරාධනා කරමින් ඔබට ලිපියක් ලැබෙනු ඇත. සාමාන්‍යයෙන්, මෙම උත්සවය ඔබේ අයදුම්පත්‍රය අනුමත වී මාස හයක කාලසීමාවක් තුළ පැවැත්වේ.

## ඔස්ට්‍රේලියානු පුරවැසි ජ්‍යෙෂ්ඨතාව

සියලුම ඔස්ට්‍රේලියානු පුරවැසියන් විසින් සිය වගකීම් හා වරප්‍රසාද පිළිබඳව මෙන්ම උපතින් හෝ තෝරාගැනීම මගින් ඔස්ට්‍රේලියානුවකු බවට පත්වූ අප පුරවැසියෙකු යන්නෙන් කුමක් අදහස්වේද යන්න පිළිබඳවද අවබෝධකරගැනීම වැදගත්ය. අපගේ ජාතිය අඛණ්ඩව සාර්ථකත්වය කරා යන ගමනේදී මෙය වැදගත් වේ.

ඔබ පුරවැසිභාවය ලබාගැනීමේ උත්සවයට සහභාගි වීමේදී, ඔබ විසින් ඔස්ට්‍රේලියානු පුරවැසි ජ්‍යෙෂ්ඨතාව ලබා දේ.

එසේ ජ්‍යෙෂ්ඨතාව ලබාදීමේදී, ඔබ විසින් ඔස්ට්‍රේලියාව වෙත පොදු කැපවීමක් සිදු කරන අතරම, පුරවැසිභාවයට හිමි වගකීම් හා වරප්‍රසාද පිළිගැනීම ද සිදු කරනු ලැබේ.

ඔබ විසින් දෙනු ලබන ජ්‍යෙෂ්ඨතාව මෙසේය:

### මෙතැන් පටන් ඉදිරියට,\*

**මා ඔස්ට්‍රේලියාවට හා එහි ජනතාවට පක්ෂපාතී වන බවටත්,  
ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨතාත්වයට විශ්වාසයත් මා බෙදාහදාගන්නා බවටත්,  
ඔවුන්ගේ අයිතීන් සහ නිදහසට මා ගරු කරනා බවටත්, එසේම  
ඔවුන්ගේ නීතීන් මා පිළිගන්නා සහ ගරුකරනා බවටත්, දෙවියන්  
වහන්සේ ඉදිරියේ ජ්‍යෙෂ්ඨතාව දෙමි.**

\*දෙවියන් වහන්සේ ඉදිරියේ යන වචන භාවිත කිරීමට හෝ නොකිරීමට තමාට තීරණය කළ හැක.

ඔබ මෙම පොත කියවාගෙන යන විට, ජ්‍යෙෂ්ඨතාව පසුපස ඇති අදහස සහ ඔස්ට්‍රේලියානු සමාජය තුළ ඔබගේ කාර්යභාරය වැඩි කරන ආකාරය පිළිබඳව සම්පූර්ණ අවබෝධයක් ලැබෙනු ඇත.





## ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගැනීමේ උත්සවය

ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගැනීමේ උත්සවය ඉතාම සුළු පිරිසක් සහභාගි වන ඉතාම කුඩා උත්සවයක් හෝ මිනිසුන් සියදහස් ගණනක් සහභාගි වන ඉතාම විශාල උත්සවයක් විය හැක. නව පුරවැසියන් හා නිලධාරීන් අතර හැඟීමකර බව සහ අභිමානය හේතුවෙන් මෙය ඉතාම ජර්නිමත් සැමරීමක් වේ.

පුරවැසිභාවය ලබාගැනීමේ උත්සවය ආරම්භයේ ඔබගේ පළාතේ ඉඩමවල සාම්ප්‍රදායික නිමිකරවන් වන ආදිවාසීන්ගේ නියෝජිතයෙකු විසින් ඔබව පිළිගැනීමට ඉඩකඩ ඇත. ආදිවාසීහු සිය සාම්ප්‍රදායික භූමින් මත මෙම පිළිගැනීමේ පිළිවෙත අවුරුදු දහස් ගණනක් පුරා සිදු කරති. ඔබගේ ජරාදේශීය ජර්ජාවේ නායකයන් හෝ රජයේ නියෝජිතයින් විසින් කරනු ලබන පිළිගැනීමේ සහ දිරිගන්වන කතා වලට ඔබට සවන්දීමට හැකිවනු ඇත.

ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගැනීමට තීරණය කළ අනෙකුත් අය සමඟ ඔබ විසින් ඕස්ට්‍රේලියානු පුරවැසි ජර්නිඥාව හඬ නගා කියවා, නැවත කියවනු ඇත. මෙම උත්සවයේ වැදගත්ම අංගය මෙයයි. ඔබ ඕස්ට්‍රේලියාවට ඇති කැපවීමේ ජර්නිඥාව ලබාදෙන තෙක්, ඔබ ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු වන්නේ නැත.

ඔබ ජර්නිඥාව ලබා දෙන විට නබාගැනීමට ශුද්ධ වූ ග්රන්ථයක් හෝ ලියවිල්ලක් රැගෙන ආ හැකි වුවද, මෙය අනිවාර්යය නොවේ.

ඔබගේ ජර්ජා නායකයන් හෝ රජයේ නියෝජිතයින් විසින් පුරවැසිභාවයේ අර්ථය පිළිබඳ කෙටි දේශන සිදු කරනු ඇත. ඔබට ඔබගේ ඕස්ට්‍රේලියානු පුරවැසි සහතිකය සහ ඇතැම් විට ඔබේ ජර්ජාව මගින් ලබාදෙන සුළු ත්යාගයක් ද ලැබෙනු ඇත. සැමදෙනාම ඕස්ට්‍රේලියාවේ ජාතික ගීය වන 'Advance Australia Fair' ගායනා කරනු ඇත. පුරවැසිභාවය

ලබාගැනීමේ උත්සවය අවසන් වූ පසු, ඔබගේ සහාද ඕස්ට්‍රේලියානුවන් හා එක්ව මෙම අවස්ථාව සැමරීමට ඔබට අවස්ථාව හිමි වනු ඇත.

ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු වීම සම්බන්ධව හා ඕස්ට්‍රේලියාවේ සාමකාමි හා ඵලදායී ජීවිතයක් අපේක්ෂා කිරීම සම්බන්ධව අපි ඔබට සුඛ පතමු.

### වැඩිදුර තොරතුරු සඳහා

[www.citizenship.gov.au](http://www.citizenship.gov.au) හි ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ වෙබ් අඩවියට පිවිසෙන්න.





# විභාග කරන කොටසේ ආරම්භය





# පළමුවන කොටස

---

## ඕස්ට්‍රේලියාව සහ එහි ජනතාව

# ඕස්ට්‍රේලියාව සහ එහි ජනතාව

පුරවැසිභාවය ලබාගැනීමේ උත්සවයේදී, ඔබ ඕස්ට්‍රේලියාව සහ එහි ජනතාවට ඇති පක්ෂපාතීත්වය සම්බන්ධව ප්රතිඥාවක් ලබා දේ. මෙම ජෝතුව නිසා අපගේ ආදිවාසී උරුමයන් ඇතුළත් ඕස්ට්‍රේලියානු ජර්ජාව හා ජනගහනය සම්බන්ධ අවබෝධයක් ලබාගැනීම වැදගත් වේ. ඕස්ට්‍රේලියාවේ ඉතිහාසය මෙන්ම අප ස්ථාවර සහ සාර්ථක බහු සංස්කෘතික ජාතියක් බවට සංවර්ධනය වී ඇති ආකාරය පිළිබඳවද ඔබ විසින් අවබෝධ කරගැනීම වැදගත් වේ.

මෙම කොටසේදී අපගේ වෘත්තාන්තයට දායක වූ සමහර වැදගත් සිදුවීම් පිළිබඳව කියවීමට ඔබට හැකි වේ. අපගේ ප්රාන්ත හා සන්නික ප්රදේශ (states and territories) පිළිබඳ තොරතුරු සහ අප පැහැදිලිව ඕස්ට්‍රේලියානුවන් වශයෙන් හඳුනාගන්නා සම්ප්රදායන් සහ සංකේත පිළිබඳ තොරතුරුද මෙහි ඇතුළත්ව ඇත.

## ආදිවාසී ඕස්ට්‍රේලියානුවන් (Aboriginal and Torres Strait Islander peoples)

ඕස්ට්‍රේලියාවේ මුල්වැසියන් වන්නේ ඇබොරිජිනල් හා ටොරස් ස්ට්රේට් දූපත්වාසීන්ය. දැනට ලෝකයේ පවතින පැරණිතම සංස්කෘතීන් හා සම්ප්රදායයන් ඔවුන් සතුව වේ.

ඓතිහාසික ලෙස, ආදිවාසීන් ඕස්ට්‍රේලියාවේ ප්රධාන භූමියෙන් හා තස්මේනියාවෙන් පැමිණි අය වේ. පුරාවිද්යා වාර්තාවලින් දැක්වෙන්නේ, ආදිවාසීන් වසර 40,000 ත් 65,000න් අතර කාලයකට පෙර ඕස්ට්‍රේලියාවට පැමිණ ඇති බවයි. එහෙත්, ආදිවාසීන්ගේ විශ්වාසය වන්නේ, මෙම භූමියේ වෘත්තාන්තයන් ඔවුන් වටා නිර්මාණය වී ඇති බවත්, කාලයේ ආරම්භයත් සමඟ එම වෘත්තාන්ත නිර්මාණය වීම ආරම්භ වන බවයි. ටොරස් ස්ට්රේට් දූපත්වාසීන් පැමිණෙන්නේ ක්වින්ස්ලන්තයට උතුරින් තිබෙන දූපත්වල හා පැපුවා නිව් ගිනියාවේ සිටය.

ආදිවාසීන් සතුව අදටද ඔවුන් වෙත මගපෙන්වනු ලබන අනියායී පැරණි විශ්වාස සහ සම්ප්රදායයන් පවතී. සිය වෘත්තාන්ත, කලා හා නැටුම් මගින් ප්රකාශ වන ගැඹුරු සබඳතාවක් ඔවුන්ට භූමිය සමඟ පවතී. ආදිවාසී සංස්කෘතීන් විවිධත්වයෙන් යුතු වන අතර, ඕස්ට්‍රේලියාවේ ජාතික අනන්යතාවයේ වැදගත් කොටසක් වේ.

ආදිවාසී ජනතාව පිළිබඳ වැඩිදුර තොරතුරු 5 වන කොටස, අද ඕස්ට්‍රේලියාව සහ 6 වන කොටස, අපගේ ඕස්ට්‍රේලියාව තුළ සොයාගත හැකිය.

## යුරෝපීය ජාතිකයින් පදිංචිවීමේ මුල් අවධිය

යුරෝපීය ජාතිකයින් මෙරට පදිංචිවීම ආරම්භ වූයේ 1788 ජනවාරි 26වන දින මහා බිරිතාන්යයේ සිට පැමිණි සිරකරුවන් සහිත ප්රථම නාවුක බල ඇණිය ලෙස හඳුන්වන ලද නෞකා 11 ප්රථමයෙන් පැමිණීමත් සමඟය.

මෙම කාලයේ බිරිතාන්ය නීතිය ඉතා දරුණු වූ අතර, අපරාධවලට වරදකරුවන් වූ විශාල ප්රමාණයක් සිරකර නබාගැනීමට සිරමැදිරි ප්රමාණවත් නොවීය. මෙම ගැටලුවට විසඳුම් වශයෙන්, බිරිතාන්ය රජය මගින් මෙම සිරකරුවන් ලෝකයේ අනෙක් පසට එනම්, නිව් සවුත් වේල්ස් නම් නව යටත්විජිතය වෙත යැවීමට තීරණය කරන ලදී.

නිව් සවුත් වේල්ස්හි ප්රථම ආණ්ඩුකාරවරයා වූයේ කපිතාන් ආතර් පිලිප් ය. යටත්විජිතය දිගටම රැකුණු අතර, නවත් සිරකරුවන් සහ නිදහසේ පදිංචිවීමට කැමති අය පැමිණි බැවින්, යටත්විජිතය දියුණු වී සංවර්ධනය විය. රටෙහි වෙනත් කොටස්වලද නවත් යටත්විජිත පිහිටුවන ලදී.

නිදහසේ පදිංචිවීමට කැමති අය පැමිණියේ මහා බිරිතාන්යයෙන් සහ අයර්ලන්තයෙනි. මෙම බිරිතාන්ය සහ අයර්ලන්ත උරුමය, ඕස්ට්‍රේලියාවේ මෑතකාලීන ඉතිහාසය, සංස්කෘතිය හා දේශපාලනය කෙරෙහි විශාල වශයෙන් බලපෑම් ඇති කරන ලදී.

1851දී, නිව් සවුත් වේල්ස් හා වික්ටෝරියාහි රන් සොයාගත් අවස්ථාවේ සිට 'රන් සොයායාම' ආරම්භ විය. ලොව පුරාම සිටින අය සිය වාසනාව උරුම බැලීමට මෙම යටත්විජිතවලට පැමිණියහ. මෙම කාලයේදී යුරෝපයට අයත් නොවන රටකින් පැමිණි විශාලම සංක්රමණිකයින් කණ්ඩායම පැමිණියේ වීනායෙනි. වසර 10ක් ඇතුළත රටේ ජනගහනය දෙගුණයකට වඩා වැඩි විය.





## ඕස්ට්‍රේලියානු ජාතිය

1901 දී, යටත් විජිත එක්ව පොදුරාජ්‍ය මණ්ඩලීය ඕස්ට්‍රේලියාව ලෙසින් සමූහාණ්ඩුවක් ඇති කර ගන්නා ලදී. නව ඕස්ට්‍රේලියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අපගේ ජාතික පාර්ලිමේන්තුව, රජය සහ මහාධිකරණය ඇතුළු අපගේ ජාතික ජ්‍යෙෂ්ඨතා රටාදී ආයතන පිහිටුවන ලද්දේ මේ අවස්ථාවේ දී ය. එම කාලයේදී, ඕස්ට්‍රේලියාවේ ජනගහනය මිලියන හතරක් පමණ විය. මෙම සංඛ්‍යාවට ආදිවාසීන් ඇතුළත් නොවූ අතර, 1967 දී පවත්වන ලද ජනමත විචාරණයකින් අනතුරුව ඕස්ට්‍රේලියාවේ ජනගහන නිල ඇස්තමේන්තුවල ඔවුන් පිළිබඳ විස්තර ඇතුළත් කෙරිණි.

20 වන සියවසේ පළමු අර්ධය පුරාවටම සංක්‍රමණිකයින්ගේ මට්ටම උස් පහන් වෙමින් පැවතිණි. මෙහි පදිංචිවීම සඳහා බිරිතාන්ය සංක්‍රමණිකයින් සක්‍රීය ලෙස දිරිමත් කිරීමට වැඩසටහන් පවත්වන ලද අතර, බොහෝ දෙනෙක් එලෙස පදිංචි වූහ.

දෙවන ලෝක යුධ සමයෙන් පසු යුරෝපයේ මිලියන ගණනින් පුද්ගලයින් හට සිය මව්බිම් හැර යාමට සිදු වූ අවස්ථාවේ, බිරිතාන්ය නොවන සංක්‍රමණිකයින්ගේ රැල්ලක් ඇති විය. නව දිවියක් ඇරඹීම සඳහා යුරෝපීයයන් විශාල සංඛ්‍යාවක් ඕස්ට්‍රේලියාවට පැමිණියහ.

මැන වසරවලදී, අපගේ සංක්‍රමණ හා සරණාගත වැඩසටහන් මගින් ලොව පුරා සිටින පුද්ගලයින් ඕස්ට්‍රේලියාවට රැගෙන විත් ඇත. මිනිසුන් මෙරටට පැමිණ ඇත්තේ, සිය පවුල් හා සම්බන්ධ වීමට හෝ නව දිවියක් ඇරඹීමට හෝ දුගීකම, යුද්ධය හෝ වධහිංසා වැනි තත්ත්වයන්ගෙන් මිදීමටය.


පසුගිය සියවස් දෙක පුරා ඕස්ට්‍රේලියානු ජනගහනයේ විවිධත්වය ඉහළ ගොස් ඇත. විවිධත්වයෙන් යුතු, සෞභාග්‍යයමත් සමාජය ඕස්ට්‍රේලියාව ලෝකය සමඟ ඇති සම්බන්ධතාව වර්ධනය කරයි. ඕස්ට්‍රේලියානු ජනතාවගේ විවිධත්වය අප සමරන අතරම, එකට බැඳී, ඒකීය ජාතියක් ගොඩනැගීමටද අපි අරමුණු කරගෙන සිටිමු.

ඕස්ට්‍රේලියාවේ ජාතික භාෂාව ඉංග්‍රීසි භාෂාව වේ. එය අපගේ ජාතික අන්ත්‍යතාවයේ කොටසකි. ඕස්ට්‍රේලියානු සාරධර්ම සුරකිමින්, අප සමාජයේ කටයුතුවලට සහභාගි වීම සඳහා උපකාරී වීමට සංක්‍රමණිකයන් විසින් ඉංග්‍රීසි භාෂාව ඉගෙනීම හා භාවිත කිරීම සිදු කළ යුතුය. ඕස්ට්‍රේලියාවේ ජීවත් වීමේදී හා වැඩ කිරීමේදී ඉංග්‍රීසි භාෂාවෙන් සන්නිවේදනය කිරීම වැදගත් වේ.

ආදිවාසී සහ ටොරස් ස්ට්‍රේට් දූපත් භාෂා 100 කට වැඩි ජ්‍යෙෂ්ඨතා ඇතුළුව වෙනත් භාෂාවන් ද ඇගයීම සිදු කරමු.

# ඕස්ට්‍රේලියාවේ ජරාන්ත සහ සන්නක ජරදේශ

ඕස්ට්‍රේලියානු රාජ්‍යය, ජරාන්ත සහ සන්නක ජරදේශ එක්ව සෑදුණු ෆෙඩරල් රාජ්‍යයකි (සමූහාණ්ඩුවකි). එහි ජරාන්ත හයක් සහ ජරධාන සන්නක ජරදේශ දෙකක් ඇත. කැන්බරා ඕස්ට්‍රේලියාවේ අගනගරය වන අතර, එක් එක් ජරාන්තය හා සන්නක ජරදේශය වෙන වෙනම වූ අගනගර ඇත.



ජරාන්තය	අගනගරය
නිව් සවුත් වෙල්ස්	සිඩ්නි
වික්ටෝරියා	මෙල්බර්න්
ක්වින්ස්ලන්ඩ්	බ්රිස්බේන්
බටහිර ඕස්ට්‍රේලියාව	පර්ත්
දකුණු ඕස්ට්‍රේලියාව	ඇඩිලේඩ්
තස්මේනියාව	හෝබාර්ට්
සන්නක ජරදේශ	අගනගරය
ඕස්ට්‍රේලියන් කැපිටල් ටෙරිටරි	කැන්බරා
නොදර්න් ටෙරිටරි	ඩාර්වින්



## ජරාන්ත

**නිව් සවුත් වේල්ස් ජරාන්තය** යනු බිරිතාන්යයන් විසින් ස්ථාපිත කරන ලද පළමු යටත්විජිතයයි. සිඩ්නි, නිව් සවුත් වේල්ස්හි අගනගරය වන අතර, ජාතියේ විශාලතම නගරයයි. සිඩ්නිහි හාබර් බර්ජ් (වරාය පාලම) හා ඔපෙරා හවුස් මෙම රටෙහි ජාතික සංකේතය.



**වික්ටෝරියා ජරාන්තය** ජර්මාන ජරාන්තවලින් කුඩාම ජරාන්තය වේ. වික්ටෝරියා ජරාන්තයේ අගනගරය වන්නේ මෙල්බර්න් නුවරයි. වික්ටෝරියාහි ඇති බොහෝ අලංකාර ගොඩනැගිලි තනන ලද්දේ 1850 යුගයේ ඇතිවුණු රන් සෙවුම මගින් උපයාගත් මුදලිනි. වික්ටෝරියා ජරාන්තයේ සංකේතවලට මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනය, ඇපොස්ටල් කඳු 12 සහ රාජකීය ප්‍රදර්ශන ගොඩනැගිල්ල ඇතුළත් ය.



**ක්වින්ස්ලන්ත ජරාන්තය** දෙවන විශාලතම ජරාන්තය වේ. ක්වින්ස්ලන්ත ජරාන්තයේ අගනගරය වන්නේ බ්‍රිස්බේන් නුවරය. ඊට උතුරින් ටොරස් ස්ට්‍රේට් අයිලන්ඩ් පිහිටා ඇති අතර, ලෝක ප්‍රසිද්ධ මහා බාධක පරය නැගෙනහිර වෙරළ තීරය ඔස්සේ විහිදේ. මෙහි නිවර්තන වැසි වනාන්තර, සමයින්තෝෂ්ණ වෙරළබඩ ප්‍රදේශ සහ නිරන්තරයෙන් වියළි අර්ධයන්තර භූමියක් ඇත.



**බටහිර ඔස්ට්‍රේලියාව** විශාලතම ජරාන්තයයි. බටහිර ඔස්ට්‍රේලියාවේ අගනගරය පර්ත් නුවරය. ජරාන්තයේ නැගෙනහිර කොටසේ විශාල වශයෙන් කාන්තාර පිහිටා ඇති අතර, නිරිත දිග ප්‍රදේශයේ සරුසාර කෘෂිකාර්මික හා මිදි වවන ප්‍රදේශ රැසක් ඇත. මෙම ජරාන්තය බොහෝ කැණීම් කර්මාන්ත සඳහා නිවහන වී ඇත. බටහිර ඔස්ට්‍රේලියාවේ සංකේත තුළ නින්ගල් වෙරළ, මාග්ට්ට් ගංඟාව සහ කිම්බර්ලි කලාපය ඇතුළත් වේ.



**දකුණු ඔස්ට්‍රේලියාවේ** සමතලා නොවන සුමුදු වෙරළ තීරයක් සහ මිදි වවන කලාප රැසක් පිහිටා ඇත. එහි අගනුවර වන ඇඩ්ලේඩ් නුවර යටත්විජිත ගෘහ නිර්මාණ ශිල්පයේ අලංකාර ප්‍රතිමුර්ති පිහිටා ඇත. දකුණු ඔස්ට්‍රේලියාවේ සංකේත අතරට බරෝසා නිම්නය හා ෆ්ලින්ඩර්ස් කඳු පන්තිය ඇතුළත්ය.



**තස්මේනියාව** කුඩාම ජරාන්තය වන අතර, බැස් සමුද්‍ර සන්ධිය මගින් ජර්මාන භූමියෙන් වෙන් වී ඇත. තස්මේනියාවේ අගනගරය හෝබාර්ට්ය. දිවයිනේ වැඩි කොටසක වල් බිහිවුණු වනාන්තරගත භූ දර්ශන ඇත. තස්මේනියාවේ සංකේත අතරට ක්‍රේඩ්ල් කඳුවැටිය, පෝර්ට් ආතර් හා ෆයර්ස් බොක්ක ඇතුළත්ය.



## සන්තක ප්‍රදේශ

**ඔස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරිය** පිහිටා ඇත්තේ සිඩ්නි හා මෙල්බර්න් අතරය. මෙහි ජාතියේ අගනගරය වන කැන්බරා පිහිටා ඇත. පාර්ලිමේන්තු නිවස සහ ඔස්ට්‍රේලියානු ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු ජාතික ආයතන රැසක් කැන්බරාහි පිහිටා ඇත.



නොදර්න් ටෙරිටරියේ උතුරු කොටසේ නිවර්තන පරිසරයක්ද, දකුණින් වියළි රතු පැහැති කාන්තාරයක්ද පිහිටා ඇත. එහි අගනගරය ඩාර්වින් ය. නොදර්න් ටෙරිටරියේ සංකේත අතරට උලුරු, කාටා යුටා සහ කින්ග්ස් කැනියෝන් ඇතුළත්ය.





## සම්ප්‍රදායයන්

රටට පිළිගැනීම සහ රටේ  
සම්ප්‍රදායයන් හඳුන්වාදීම

රටට පිළිගැනීම, සිය සාම්ප්‍රදායික භූමිය  
වෙත අමුත්තන් පිළිගනිමින් දේශීය කලාපවල  
භාරකරුවන ආදිවාසියෙකු විසින් ඉදිරිපත්  
කරනු ලබන සංස්කෘතික අංගයකි. එම භූමිය  
තුළ අමුත්තන් ආරක්ෂාකාරීව නිරූපද්‍රිතව  
සංචාරය කරන ලද්දේද යන්න තහවුරු  
කරගැනීම සඳහා සාම්ප්‍රදායිකව මෙය සිද්ධ  
කරන කරන ලදී.

රටට පිළිගැනීමේ සම්ප්‍රදායය විවිධාකාරයෙන්  
සිදු කළ හැකි අතර, ඊට ගායනා, නර්තන,  
දුම්ගැසීම ආශ්‍රිත උත්සව හෝ සාම්ප්‍රදායික  
භාෂාවෙන් හෝ ඉංග්‍රීසි භාෂාවෙන් සිදු කරනු  
ලබන කථා ඇතුළත් වේ.

රටට පිළිගැනීමේ සම්ප්‍රදායය සාමාන්‍යයෙන්  
උත්සවයක් ආරම්භ කිරීමේ මුලිකාංගයයි.

රට පිළිබඳ හඳුන්වාදීම (රටේ සාම්ප්‍රදායික  
අයිතිකරුවන් පිළිගැනීම), මෙම රැස්වීම්  
ආදිවාසීන්ගේ භූමිය මත සිදු කරන බව  
පෙන්වාදීමටත්, සාම්ප්‍රදායික භාරකරුවන්  
විශේෂයෙන් අතීතයේ සහ වර්තමානයේ  
වැඩිහිටියන් වෙත ගෞරවය පිදීමටත්, පැමිණ  
සිටින ආදිවාසීන් වෙත ගරුත්වය පිදීමටත්  
අවස්ථාවක් වේ.

රට පිළිබඳ හඳුන්වාදීමක් සාමාන්‍යයෙන්  
පිළිගැනීමේ හා රැස්වීම් සහ උත්සව  
අවස්ථාවන්හිදී අංගයක් ලෙස ඉදිරිපත් කෙරේ.  
ඕනෑම අයකුට රට පිළිබඳ හඳුන්වාදීමක් සිදු කළ  
හැකිය. රැස්වීම්/උත්සව අවස්ථාවන්හිදී, මෙය  
සිදු කරනු ලබන්නේ, සභාපති හෝ එම උත්සව  
අවස්ථාවේ මූලාසනය දරන තැනැත්තාය.

මෙම සම්ප්‍රදායයන් ඉටු කරනුයේ ආදිවාසීන්  
වෙත ගෞරවය පිදීම සඳහාය.





## ඕස්ට්‍රේලියානුවන් සඳහා වැදගත් දින

### ඕස්ට්‍රේලියානු දිනය

සෑම වසරකම ජනවාරි 26 වන දින අපි ඕස්ට්‍රේලියානු දිනය සමරමු. ඕස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකම හා ටෙරිටරියකම ඕස්ට්‍රේලියානු දිනය රජයේ නිවාඩු දිනයක් වේ. එය 1788 දී මහාබ්‍රිතාන්‍යයෙන් පළමු බලඇණිය පැමිණීමේ සංවත්සරයයි.

ඕස්ට්‍රේලියානු දිනය දා ඕස්ට්‍රේලියාව පුරා විසිර සිටින පරජාවන් අපෙග් ඉතිහාසය හා අපෙග් සාමූහික ජයග්‍රහණ වෙනුවෙන් දායකත්වය ලබා දුන් ලද පුද්ගලයින් ප්‍රතිනිරූපණය කරයි. එය ඕස්ට්‍රේලියාවේ විශාලතම වාර්ෂික රජයේ නිවාඩු දිනයයි."

ඕස්ට්‍රේලියානු දිනය තුළ, ආසන්න වශයෙන් අවුරුදු 65,000ක සිට මේ දක්වා පරම්පරා ගණනාවක් මෙහි ජීවත්වන ආදිවාසීන් මෙන්ම සිය මව් රට ලෙස පිළිගනිමින් ලෝකයේ සෑම කොණකින්ම පැමිණ අපේ වර්තමාන විවිධත්වයෙන් යුතු ජාතියට දායකත්වය ලබා දෙන සියලුම ඕස්ට්‍රේලියානුවන් හඳුනා ගැනීම සහ සෑමරීම සිදු කෙරේ. ඕස්ට්‍රේලියානු දිනය විශේෂ පුරවැසි උත්සව ඇතුළුව ඕස්ට්‍රේලියාව පුරා සිදු කරන උත්සව වලින් සලකුණු වේ.

ඕස්ට්‍රේලියානු දිනය සෑමරුවලදී, අග්‍රාමාත්‍යවරයා විසින් කැන්බරාහ්දී වසරේ ඕස්ට්‍රේලියානුවා සම්මාන නිවේදනය කරයි.

### ඇන්සැක් දිනය

ඇන්සැක් දිනය සෑම වසරකම අප්‍රේල් 25 වන දින සමරනු ලැබේ. ඇන්සැක් දිනය නම් කර ඇත්තේ, පළමු ලෝක යුධ සමයේදී 1915 අප්‍රේල් 25 වන දින ඕස්ට්‍රේලියානු හා නවසීලන්ත හමුදාවන් තුර්කියේ ගැලිපොලි වෙත ගොඩබැසීම අරඹයාය.

ඇන්සැක් දිනය නිල දිනයක් වන අතර, එහිදී, යුද්ධවලදී, අර්බුදවලදී හා සාමසාධක මෙහෙයුම්වලදී සේවය කර, මිය ගිය සියලුම ඕස්ට්‍රේලියානුවන්ගේ පරිත්‍යාගයන් සිහිපත් කරනු ලබන දිනයයි. සියලුම හමුදා නිලධාරීන්ගේ හා හමුදා කාන්තාවන්ගේ ධෛර්යය හා කැපවීමට අපි ගරු කරන අතර යුද්ධයේ විවිධ අර්ථයන් පිළිබිඹු කරමු.

වෙනත් වැදගත් ජාතික දින සහ සෑමරුම් පිළිබඳ තොරතුරු 5 වන කොටස, අද ඕස්ට්‍රේලියාව තුළ දැක්වේ.

# ඕස්ට්‍රේලියාවේ ධජ

ඕස්ට්‍රේලියාවේ ධජය අපගේ ජාතියේ නිල ධජයයි. අනෙක් ධජ නිල වශයෙන් හඳුනාගනු ලබන අතර, ඕස්ට්‍රේලියානු ඇබොරිජිනල් හා ටොරස් ස්ට්‍රේට් අයිලන්ඩ්ස් ධජ ඇතුළු ධජ ජරජා උත්සවවලදී එසවිය හැකිය.

සෑම ජරාත්තයකටම සහ ටෙරිටරියකටම ඊට අයත් ධජයක් ඇති අතර, ඒවා පිටු අංක 11හි දැකිය හැකිය.

## ඕස්ට්‍රේලියානු ජාතික ධජය

ඕස්ට්‍රේලියානු ජාතික ධජයේ නිල්, සුදු සහ රතු වර්ණ ඇතුළත්ය.

- යුනියන් ජැක් නමින් හඳුන්වන එක්සත් රාජධානියේ ධජය ඉහළ වම් අන්තයේ ඇත. එයින් බිරිතාන්යයන්ගේ පදිංචිවීම පිළිබඳ අපගේ ඉතිහාසය සහ එහි ජරතිඵලයක් ලෙස අපට උරුම වූ නීති සහ ආයතන නියෝජනය කෙරේ.
- යුනියන් ජැක් සලකුණට පහළින් පොදුරාජීය මණ්ඩලීය තරුව පිහිටා ඇත. මෙම තරුවේ ලක්ෂ්‍ය හතක් ඇති අතර, එක් එක් ලක්ෂ්‍යයකින් ජරාත්ත හය සහ ටෙරිටරි නියෝජනය කෙරේ.
- දකුණු පසින් පිහිටි සදර්න් ක්‍රොස් (දක්ෂිණ කුරුසය) දකුණු අහසේ දැකිය හැකි තරු සමූහයකි.



## ඕස්ට්‍රේලියානු ඇබොරිජිනල් ධජය

ඕස්ට්‍රේලියානු ඇබොරිජිනල් ධජය කළු, රතු සහ කහ පැහැතිය.

- එහි උඩම අර්ධය කළු පැහැති වන අතර, ඕස්ට්‍රේලියාවේ ඇබොරිජිනල් පුද්ගලයින් නියෝජනය වේ.
- එහි යටම අර්ධය රතු පැහැති වන අතර, වාරිත්රානුකූල වැදගත්කමක් උසුලන පොළොව නියෝජනය වේ.
- කහ පැහැති රවුමෙන් සූර්යයා නිරූපණය වේ.



## ටොරස් ස්ට්‍රේට් අයිලන්ඩ්ස් ධජය

ටොරස් ස්ට්‍රේට් අයිලන්ඩ්ස් ධජය කොළ, නිල්, කළු සහ සුදු පැහැති වේ.

- කොළ පැහැති රු මගින් භූමිය නිරූපණය වේ.
- මධ්‍යයේ ඇති නිල් පැහැති මඩලෙන් මුහුදු නිරූපණය වේ.
- කළු පැහැති රු මගින් ටොරස් ස්ට්‍රේට් අයිලන්ඩ්ස් වාසීන් නියෝජනය වේ.
- මැද ඇති සුදු පැහැති තර්තනකරුවාගේ හිස් පළඳනාව සියලුම ටොරස් ස්ට්‍රේට් අයිලන්ඩ්ස් වාසීන් සඳහා සංකේතයකි.
- සුදු පැහැති තරුවේ නින් මගින් ටොරස් ස්ට්‍රේට්හි දිවයිනවාසීන් නියෝජනය කෙරෙන අතර, සුදු පැහැයෙන් සාමය නිරූපණය කෙරේ.





# ඕස්ට්‍රේලියාවේ සංකේත

## පොදුරාජ්‍ය මණ්ඩලීය නිල ලාංඡනය

පොදුරාජ්‍ය මණ්ඩලීය කෝටි ඔෆ් ආර්මස් යනු ඕස්ට්‍රේලියාවේ නිල රාජ්‍ය ලාංඡනයයි. එමගින් අපගේ ජාතික සමගිය නිරූපණය කරයි. එමගින් පොදුරාජ්‍ය මණ්ඩලීය ඕස්ට්‍රේලියාවේ අධිකාරත්වය සහ අයිතිය හඳුනාගනී.

- මැද ඇති පලිහ මගින් ජරාන්ත සය සහ සමූහාණ්ඩුව නියෝජනය වේ.
- කැන්ගරුවෙකු සහ එමු සත්ත්වයෙකු පලිහේ දෙපසින් ආධාරකව සිටිති. ඔවුහු දෙදෙනාම ඕස්ට්‍රේලියාවට ආවේණික සත්තු වෙති.
- පලිහට ඉහළින් රත්වත් පොදුරාජ්‍ය මණ්ඩලීය තරුව ඇත.
- පසුබිමෙහි ඇත්තේ ඕස්ට්‍රේලියාවේ ජාතික පුෂ්පය වන රත්වත් වොටල් මලයි.




## ඕස්ට්‍රේලියාවේ ජාතික පුෂ්පය

ඕස්ට්‍රේලියාවේ ජාතික පුෂ්පය වන්නේ රත්වත් වොටල් මලයි. මෙම කුඩා වෘක්ෂය ජර්ධන වශයෙන් ගිණිකොණ දිග ඕස්ට්‍රේලියාවේ වැවේ. එහි නද පැහැති හරිත වර්ණ කොළ ඇති අතර, වසන්ත සෘතුවේදී බොහෝ රත්වත් පැහැති මල් හට ගනී. ඕස්ට්‍රේලියාවේ එක් එක් ජරාන්තයට සහ ටෙරිටරියට ඊට ආවේණික පුෂ්ප සංකේතයක් ඇත.




## ඕස්ට්‍රේලියාවේ ජාතික වර්ණ

ඕස්ට්‍රේලියාවේ ජාතික වර්ණ වන්නේ කොළ පැහැය සහ රත්වත් වොටල් මලේ පැහැය වන රත්වත් පැහැයයි. සාමාන්‍යයෙන්, අපගේ ජාතික ක්‍රීඩා කණ්ඩායම්වල නිල ඇඳුම් කොළ සහ රත් පැහැය ගනී.



## ඕස්ට්‍රේලියාවේ ජාතික මැණික

ඕස්ට්‍රේලියාවේ ජාතික මැණික වන්නේ ඕපල්ය. ඇබොර්ජිනල් පුරාවෘත්තයට අනුව, දේදුන්නක් පොළොවේ ගැටුණු අතර, එයින් ඕපල්හි වර්ණ නිර්මාණය විය.



# ඔස්ට්‍රේලියාවේ ජාතික ගීය

'Advance Australia Fair' ඔස්ට්‍රේලියාවේ ජාතික ගීයයි. ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාදීමේ උත්සවය සහ වෙනත් ජර්මාන පෙළේ උත්සව අවස්ථාවන් ඇතුළු ජාතික වශයෙන් වැදගත් අවස්ථාවන්හිදී එය ගායනා කෙරේ.



## Advance Australia Fair

*Australians all let us rejoice,  
For we are one and free;  
We've golden soil and wealth for toil;  
Our home is girt by sea;  
Our land abounds in nature's gifts  
Of beauty rich and rare;  
In history's page, let every stage  
Advance Australia Fair.  
In joyful strains then let us sing,  
Advance Australia Fair.*

*Beneath our radiant Southern Cross  
We'll toil with hearts and hands;  
To make this Commonwealth of ours  
Renowned of all the lands;  
For those who've come across the seas  
We've boundless plains to share;  
With courage let us all combine  
To Advance Australia Fair.  
In joyful strains then let us sing,  
Advance Australia Fair.*



දෙවන කොටස

---

ඕස්ට්‍රේලියාවේ  
ජරජාතන්ත්‍රවාදී  
විශ්වාසයන්,  
අයිතිවාසිකම් සහ නිදහස

# ඕස්ට්‍රේලියාවේ ජරජානන්ත්රවාදී විශ්වාසයන්, අයිතිවාසිකම් සහ නිදහස

පුරවැසිභාවය ලබාදීමේ උත්සවයේදී, ඕස්ට්‍රේලියාවේ ජරජානන්ත්රවාදී විශ්වාසයන් බෙදාහදාගන්නා බවටත්, එහි අයිතිවාසිකම් සහ නිදහසට ගරු කරන බවටත් ඔබ විසින් ප්‍රතිඥා දෙනු ලැබේ. ඕස්ට්‍රේලියාවේ ජරජානන්ත්රවාදී විශ්වාසයන් හා ඕස්ට්‍රේලියානුවන් විසින් බෙදාහදාගන්නා අයිතිවාසිකම් සහ නිදහස ඔබ විසින් අවබෝධ කරගැනීම අනිගමිත වැදගත් වේ.

පොත්පිටුවේ මෙම කොටසේ එම විශ්වාසයන්, අයිතිවාසිකම් සහ නිදහස පිළිබඳව දැක්වේ. තවත් තොරතුරු සඳහා 4 වන කොටස, ඕස්ට්‍රේලියානු සාරධර්ම බලන්න

## අපගේ ජරජානන්ත්රවාදී විශ්වාසයන්

### පාර්ලිමේන්තු ජරජානන්ත්රවාදය

පාර්ලිමේන්තු ජරජානන්ත්රවාදය ඕස්ට්‍රේලියාවේ පාලන ක්‍රමයයි. මෙම ක්‍රමයේ කොටසක් ලෙස, රාජ්‍ය බලය ජනතාවගේ ඕස්ට්‍රේලියානු පුරවැසියන් විසින් ඔවුන්ව පාර්ලිමේන්තුව තුළ නියෝජනය කිරීම සඳහා පුද්ගලයින්ට ඡන්දය ලබාදීම නිසාවෙනි. පාර්ලිමේන්තු නියෝජිතයින් විසින්, ඔවුන් විසින් ගනු ලබන තීරණ සම්බන්ධයෙන් මැතිවරණ හරහා ජනතාවට වගකිව යුතු වේ.

### නීතියේ ආධිපත්‍යය

සෑම ඕස්ට්‍රේලියානුවෙක්ම නීතිය ඉදිරියේ සමාන වේ. නීතියේ ආධිපත්‍යය යන්නෙන් අදහස් කෙරෙන්නේ නීතියට ඉහළින් කිසිදු පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් නොවන බවයි. ඕස්ට්‍රේලියානු ජරජාවේ බලය උසුලන පුද්ගලයින් ඇතුළු සියලුදෙනාම ඕස්ට්‍රේලියාවේ නීතිවලට අනුකූලව කටයුතු කළ යුතුය. ඊට රජය, ජරජාව සහ ආගමික නායකයින් මෙන්ම ව්‍යාපාරිකයින්ද පොලීසිය ද ඇතුළත් වේ.

### සාමකාමීව ජීවත්වීම

ස්ථාවර ආණ්ඩුවක් සහිත සාමකාමී රටක ජීවත්වීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානුවෝ ආඩම්බර වෙති. වෙනස්කම් සිදු කළ යුත්තේ සාකච්ඡා, සාමකාමී බලපෑම් හා ජරජානන්ත්රවාදී ක්‍රියාවලියක් තුළින් බව ඔවුහු විශ්වාස කරති. යම් පුද්ගලයෙකුගේ මනස හෝ නීතිය වෙනස් කිරීමේ මාර්ගයක් ලෙස ජරජානන්ත්‍රවාදය අපි ප්‍රතික්ෂේප කරමු.

### පසුබිම නොතකා සියලුම පුද්ගලයින් වෙත ගරු කිරීම

ඕස්ට්‍රේලියාවේ ජරජානන්ත්‍රවාදී ක්‍රමය පදනම් වී ඇත්තේ සෑම පුද්ගලයෙකුටම ඔවුන්ගේ පසුබිම නොසලකා ඕස්ට්‍රේලියානු නීතිය යටතේ අයිතිවාසිකම් සහ සමානාත්මතාවය ඇති බවට වන මූලධර්මය මත ය. සිය ජාතිය, උපන් රට, ස්ත්‍රී පුරුෂ භාවය, ලිංගිකත්වය, විවාහක අවිවාහක බව, වයස, දුබලතාව, උරුමය, සංස්කෘතිය, දේශපාලනය, ධනය හෝ ආගම නොතකා සියලුදෙනා කෙරෙහි ආත්මගරුත්වයෙන් හා ගෞරවසම්පූර්ණව සලකන බව සියලුම ඕස්ට්‍රේලියානුවන්ගෙන් අපේක්ෂා කෙරේ.





## අපගේ නිදහස

### භාෂණයේ නිදහස හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස

කතා කිරීමේ නිදහස ඔස්ට්‍රේලියානු වටිනාකමක් වන අතර එය අපගේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය යටි තහවුරුකරයි. භාෂණයේ නිදහස යන්නෙන් පුද්ගලයින්ට තමන් සිතන දේ කීමට හා ලිවීමට හැකි බවත්, සිය අදහස් අන් අය සමග සාකච්ඡා කළ හැකි බවත් අදහස් කෙරේ. නිදසුනක් ලෙස, ජනතාව ඔස්ට්‍රේලියානු නීතිවලට අවනත වන තාක් රජය විවේචනය කළ හැකි මෙන්ම රජයේ තීරණවලට එරෙහිව සාමකාමීව විරෝධයද පල කළ හැකි වේ. එලෙසම, නීති වෙනස් කරන ලෙස අරගල ද කළ හැකිය.

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යන්නෙන් කලාව, සිනමාව, සංගීතය සහ සාහිත්‍යය හරහා ජනතාවට සිය අදහස් පල කළ හැකි බව අදහස් කෙරේ. උදාහරණයක් ලෙස, ජනතාවට සමාජීය හා දේශපාලනික සාකච්ඡාවන් වෙනුවෙන් පොදු හෝ පෞද්ගලික ස්ථානවලදී මුණගැසීමට අයිතිය ඇත.

භාෂණයේ හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය භාවිත කරනු ලබන සියලුම අවස්ථාවන්වලදී, ඔස්ට්‍රේලියාවේ නීතිවලට අවනත විය යුතුය. අපි අන් අයගේ භාෂණයේ හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙන ගරුකළ යුතු වෙමු.

### රැස්වීමේ නිදහස

රැස්වීමේ නිදහස යන්නෙන් /පොදු අරමුණු ළඟාකරගැනීම වෙනුවෙන් සංවිධාන බිහිකිරීම හෝ ඊට සම්බන්ධ වීම අදහස් කෙරේ. නිදසුනක් ලෙස, ඔස්ට්‍රේලියාවේ ජනතාවට දේශපාලන පක්ෂයක්, වෘත්තීය සමිතියක්, ආගමික, සංස්කෘතික හෝ සමාජීය කණ්ඩායමක් වැනි ඕනෑම නෛතික සංවිධානයකට බැඳීමේ නිදහස ඇත. ජනතාව ඊට සම්බන්ධ නොවීමට වුවද තීරණය කළ හැකි අතර එසේ කිරීමට බල කළ නොහැක.

ඔස්ට්‍රේලියානු ජනතාවට රජයේ ක්‍රියාවකට හෝ සංවිධානයකට එරෙහිව අරගල කිරීමට අන් අය සමඟ එක්විය හැකිය. කෙසේ වුවද, ඒ සෑම අවස්ථාවකදීම, ඔස්ට්‍රේලියාවේ නීතිවලට අවනත විය යුතුය. මෙයින් අදහස් කෙරෙන්නේ, එවැනි රැස්වීම් සාමකාමී විය යුතු මෙන්ම කිසිදු පුද්ගලයෙකුට හෝ දේපලකට හානි නොකළ යුතු බවයි.

### ආගමක් ඇදහීමට ඇති අයිතිය

ඔස්ට්‍රේලියාවට යුදෙව්-කර්ස්තියානි උරුමයක් ඇති අතර බොහෝ ඔස්ට්‍රේලියානුවන් තමන් ක්‍රිස්තියානීන් ලෙස විස්තර කරයි, නමුත් ඔස්ට්‍රේලියාවේ සියලුම විශාල ආගම්වල අය සිටිති. ඔස්ට්‍රේලියාවට මහ සිකුරාදා, පාස්කු ඉරිදා සහ නත්තල් දිනය වැනි ක්‍රිස්තියානි දිනවල ප්‍රසිද්ධ නිවාඩු තිබේ.

සිය ආගම හෝ විශ්වාසය කුමක් වුවද, රජය සහ නීතිය සියලුම පුරවැසියන් වෙත සමානව සලකයි. ඔස්ට්‍රේලියාවේ රජය අනාගමිකය, එයින් අදහස් වන්නේ එය පල්ලිවලින් හෝ වෙනත් ආගමික ආයතනවලින් වෙන්ව ක්‍රියාත්මක වන බවයි. ඔස්ට්‍රේලියාවට නිල ජාතික ආගමක් නැත. ඔස්ට්‍රේලියාවේ ජනතාවට තමන් කැමති ඕනෑම ආගමක් ඇදහීමට අයිතිය ඇත. ඔවුන්ට ආගමක් නොඅදහා සිටීමටද හැකිය.

සිය ආගමික කටයුතුවල යෙදෙන සෑම අවස්ථාවකදීම පවා ඔස්ට්‍රේලියාවේ නීතිවලට අවනත විය යුතුය. ඔස්ට්‍රේලියානු නීතියක් සහ ආගමික පිළිවෙත් අතර ගැටුමක් පවතින විට ඔස්ට්‍රේලියානු නීතිය ජයග්‍රහණය කරයි.

## අපගේ සමානතා

සිය ස්ත්‍රී පුරුෂභාවය, ජාතිය, දුබලතාව හෝ වයස හේතුවෙන් යම් පුද්ගලයෙකු අන් අයට වඩා වෙනස් ලෙස සැලකුම් නොලබන බව තහවුරු කිරීමට ඕස්ට්‍රේලියාවේ නීති රැසක් ඇත.

### ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව

ඕස්ට්‍රේලියාවෙහි පුරුෂයින්ට හා කාන්තාවන්ට සමාන අයිතිවාසිකම් හිමි වේ. ස්ත්‍රී පුරුෂභාවය පදනම් කරගෙන යම් අයෙකුට වෙනස් කොට සැලකීම නීතියට පටහැනි වේ.

### අවස්ථාවන්හි සමානාත්මතාවය සහ “සාධාරණත්වය”(‘fair go’)

ඕස්ට්‍රේලියානු සමාජයේ සමාන අවස්ථාවන් අගය කරන අතර, එය නිරන්තරයෙන් සාධාරණත්වය ‘fair go’ යනුවෙන් හැඳින්වේ. මෙයින් අදහස් කෙරෙන්නේ, යම් අයෙකු සිය ධනය හෝ පසුබිම නිසාවෙන් නොව සිය දක්ෂතා, වැඩ හා ජ්‍යෙෂ්ඨතා නිසාවෙන් ජීවිතයට ජයග්‍රහණ එකතු කරගත යුතු බවයි. මෙමගින් ඕස්ට්‍රේලියානු සමාජය තුළ නිල පත්ති පරතරයක් නොමැති බව තහවුරු කිරීම අපේක්ෂා කෙරේ.

## ඕස්ට්‍රේලියානු පුරවැසිභාවයේ වගකීම් හා වරප්‍රසාද

ඔබ ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු බවට පත්වූ විට, ඔබට අමතර වගකීම් හා වරප්‍රසාද හිමි වේ.

### වගකීම් - ඔබ ඕස්ට්‍රේලියාවට ලබා දෙන දේවල්

ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු වශයෙන් ඔබ:

- ඕස්ට්‍රේලියාවේ නීතියට අවනත විය යුතුය
- ගෙඩරල් සහ ජ්‍යෙෂ්ඨතා හෝ ටෙරිටරි මැතිවරණවලදී සහ ජනමත විචාරණයකදී ඡන්දය භාවිත කළ යුතුය
- අවශ්‍ය අවස්ථාවලදී, ඕස්ට්‍රේලියාව වෙනුවෙන් සටන් කළ යුතුය
- කැඳවන ලද අවස්ථාවකදී, ජූරි සභිකයෙකු ලෙස කටයුතු කළ යුතුය

### වරප්‍රසාද - ඕස්ට්‍රේලියාව ඔබට ලබාදෙන දේවල්

ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු වශයෙන් ඔබට:

- ගෙඩරල් සහ ජ්‍යෙෂ්ඨතා හෝ ටෙරිටරි මැතිවරණවලදී සහ ජනමත විචාරණයකදී ඡන්දය භාවිත කළ හැකිය
- විදේශ රටකදී උපත ලද දරුවන් වෙනුවෙන් උරුමය මගින් ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කළ හැකිය
- ඕස්ට්‍රේලියානු රාජ්‍ය සේවයේ හෝ ආරක්ෂක හමුදාවල රැකියාවක් සඳහා ඉල්ලුම් කළ හැකිය
- පාර්ලිමේන්තුවට තෝරාපත්කරගැනීම සඳහා මැතිවරණයට ඉදිරිපත් විය හැකිය
- ඕස්ට්‍රේලියානු ගුවන් ගමන් බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කිරීමට මෙන්ම නිදහසේ රටට නැවත ඇතුළු විය හැකිය
- විදේශ රටක සිටින විට ඕස්ට්‍රේලියානු නිලධාරියෙකුගෙන් කොන්සියුලර් සේවාවන් සඳහා ඉල්ලීමක් කළ හැකිය





## වගකීම්

**ඕස්ට්‍රේලියාවේ නීතිවලට අවනත වීම**  
අපගේ රජයේ නියෝජිතයින් විසින් විධිමත්, නිදහස් හා ආරක්ෂිත සමාජයක් පවත්වාගෙන යාම සහ අපගේ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා නීති සකස් කරනු ලැබේ. සියලුම ඕස්ට්‍රේලියානුවන් සහ ඕස්ට්‍රේලියාවේ ජීවත්වන අනෙක් පුද්ගලයින් මෙහි නීතිවලට අවනත විය යුතුය.

ඕස්ට්‍රේලියාවේ ඇතැම් වැදගත් නීති පිළිබඳ තවත් තොරතුරු 3 වන කොටස, ඕස්ට්‍රේලියාවේ රජය සහ නීතීන් සොයාගත හැකිය.

### ෆෙඩරල් සහ ජරාන්ත හෝ ටෙරිටරි මැතිවරණවලදී සහ ජනමත විචාරණයකදී ඡන්දය භාවිත කිරීම

අවුරුදු 18 හෝ ඊට වැඩි සියලුම ඕස්ට්‍රේලියානු පුරවැසියන් විසින් ඡන්දය භාවිත කිරීම වැදගත් වගකීමක්, අයිතියක් හා වරප්‍රසාදයකි.

අවුරුදු 18 හෝ ඊට වැඩි ඕස්ට්‍රේලියානු පුරවැසියන් විසින් ෆෙඩරල් සහ ජරාන්ත හෝ ටෙරිටරි මැතිවරණවලදී සහ ජනමත විචාරණයකදී ඡන්දය භාවිත කිරීම වගකීමක් වන අතර, එය ඕස්ට්‍රේලියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට ලබාදෙන ඡන්දයකි. එසේ සිදු කිරීම මගින්, මෙම දේශය කෙසේ පාලනය කරන්නේද සහ එහි අනාගතයට කෙසේ දායක වන්නේද යන්න පිළිබඳව ජරකාශ කිරීමට පුරවැසියන්ට අවස්ථාව හිමි වේ.

ෆෙඩරල් සහ ජරාන්ත හෝ ටෙරිටරි මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කිරීම අනිවාර්ය වේ. ඇතැම් ජරාන්තවල පළාත් පාලන ආයතන මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කිරීම අනිවාර්ය නොවිය හැකිය.

ඕස්ට්‍රේලියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ තවත් තොරතුරු 3 වන කොටස, ඕස්ට්‍රේලියානු රජය සහ නීතියන් සොයාගත හැකිය.

### අවශ්‍ය අවස්ථාවලදී, ඕස්ට්‍රේලියාව වෙනුවෙන් සටන් කළ යුතු වීම

ඕස්ට්‍රේලියානු ආරක්ෂක හමුදාවල සේවය කිරීම ස්වේච්ඡා වුවද, අවශ්‍ය අවස්ථාවලදී, පුරවැසියන් විසින් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් සටන් කිරීම වගකීමකි. අවශ්‍ය අවස්ථාවන්හිදී එකට එක්ව ජාතිය සහ එහි ජීවිත ආරක්ෂා කිරීමට කැපවී කටයුතු කිරීම සියලුම ඕස්ට්‍රේලියානුවන්ට වැදගත් වේ.

### කැඳවන ලද අවස්ථාවකදී, ජූර් සහිතයෙකු ලෙස කටයුතු කිරීම

ඉල්ලීමක් කළ විටෙකදී, වයස අවුරුදු 18 හෝ ඊට වැඩි ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු විසින් ජූර් සහිතයෙකු ලෙස කටයුතු කිරීම වගකීමකි. ජූර් සභාවක් යනු අධිකරණ නඩු කටයුත්තක සාක්ෂිවලට සවන් දී, එම පුද්ගලයා වැරදිකරුද නිවැරදිකරුද යන්න තීරණය කරන සාමාන්‍ය ඕස්ට්‍රේලියානු පුරුෂයින්ගෙන් සහ කාන්තාවන්ගෙන් සමන්විත කණ්ඩායමකි.

මැතිවරණ නාම ලේඛනයේ නම් සඳහන් ඕස්ට්‍රේලියානු පුරවැසියන් වෙත ජූර් සහිතයෙකු ලෙස කටයුතු කිරීමට කැඳවීමක් සිදු කළ හැකිය. අධිකරණ පද්ධතිය විවෘත හා සාධාරණ එකක් බව තහවුරු කිරීමට ජූර් සභාව උපකාරී වේ.

## වරප්රසාද

ඕස්ට්‍රේලියානු රාජ්‍ය සේවයේ හෝ ආරක්ෂක හමුදාවල රැකියාවක් සඳහා ඉල්ලුම් කිරීම  
ඕස්ට්‍රේලියානු පුරවැසිභාවයේ වරප්රසාදයක් වන්නේ, ඕස්ට්‍රේලියානු රාජ්‍ය සේවයේ රැකියාවක් සඳහා ඉල්ලුම් කළ  
හැකි වීම සහ රජයට සේවය කළ හැකිවීමයි, නිදසුනක් ලෙස සෙන්ට්රීන්ස් හෝ ඕස්ට්‍රේලියානු බදුකරණ කාර්යාලය  
දැක්විය හැකිය.

ඕස්ට්‍රේලියානු පුරවැසියන්ට ආරක්ෂක හමුදාවන්හි (යුධ හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව) රැකියාවකට  
අයදුම් කිරීමේ හැකියාව ද ඇත.

### පාර්ලිමේන්තුවට තෝරා පත්කරගැනීම සඳහා මැතිවරණයට ඉදිරිපත් විය හැකි වීම

වයස අවුරුදු 18 හෝ ඊට වැඩි සහ ද්විත්ව පුරවැසියන් නොවන ඕස්ට්‍රේලියානු පුරවැසියන් හට ටෙඩ් ජොන්සන්  
හෝ ටෙඩ් ජොන්සන් පාර්ලිමේන්තුවට තෝරා පත්කර ගැනීම සඳහා මැතිවරණයට ඉදිරිපත් විය හැකිය.  
ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවක සේවය කිරීමට අවස්ථාව හිමි වීම ගෞරවයක් මෙන්ම අතීතය වශයෙන් වගකීමකි.

### ඕස්ට්‍රේලියානු ගුවන් ගමන් බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කිරීමට මෙන්ම නිදහසේ රටට නැවත ඇතුළු විය හැකි වීම

ඔබ ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු බවට පත් වූ විට, ඔබට ඕස්ට්‍රේලියාවට නිදහසේ ඇතුළු වීමට අයිතිය ඇත. ඔබට  
ඕස්ට්‍රේලියානු ගුවන් ගමන් බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කිරීමේ වරප්රසාදය ද ඇත. ඔබ ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු  
ලෙස විදේශ රටක සංචාරය කරන විට, විසා ලබාගැනීමකින් තොරව ඔබ ඕස්ට්‍රේලියාවට නිදහසේ ඇතුළු විය හැකිය.

### විදේශ රටක සිටින විට ඕස්ට්‍රේලියානු නිලධාරියෙකුගෙන් කොන්සියුලර් සේවාවන් සඳහා ඉල්ලීමක් කළ හැකි වීම

බොහෝ රටවල ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලයක්, මහකොමසාරිස් කාර්යාලයක් හෝ කොන්සියුලර් කාර්යාලයක්  
ඇත. ඔබ විදේශගතව සිටින විට, අවශ්‍ය අවස්ථාවන්හිදී ඕස්ට්‍රේලියානු රජයේ නිලධාරියෙකුගෙන් ඔබට උපකාර පැතිය  
හැකිය. මීට සිවිල් කලබලකාරී තත්ත්වයන් සහ ස්වාභාවික ආපදා වැනි හදිසි අවස්ථාවන් ඇතුළත් වේ.

ඕස්ට්‍රේලියානු බලධාරීන් හට හදිසි ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සහ අනතුරකදී, දරුණු රෝග තත්ත්වයකදී  
හෝ මරණයක් සිදු වූ අවස්ථාවකදී උපදෙස් ලබාදීම හා සහාය වීම මගින් පුරවැසියන් වෙත උදව් කළ හැකිය.

ඔබ විදේශ රටක සිටින විට, ඔබ එම රටේ නීතිවලට අවනත විය යුතුය.

### විදේශ රටකදී උපත ලද දරුවන් වෙනුවෙන් උරුමය මගින් ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කිරීම

ඕස්ට්‍රේලියානුවන් හට විදේශ රටකදී උපත ලද දරුවන් වෙනුවෙන් උරුමය මගින් ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා  
ඉල්ලුම් කළ හැකිය.

## ඕස්ට්‍රේලියානු සමාජය තුළ සහභාගිත්වය

සමාජය තුළ, ක්රියාකාරී ලෙස කටයුතු කරන ලෙස ඕස්ට්‍රේලියාව සියලුම පුරවැසියන් දිරිමත් කරයි. ක්රියාකාරී  
පුරවැසියෝ ඕස්ට්‍රේලියාවේ අනාගතය හැඩගැස්වීමේ වගකීම සහ වරප්රසාදය සිතට ගෙන කටයුතු කරති.  
උදාහරණයක් ලෙස, සමාජීය සහ ජරජා කටයුතු සඳහා ස්වේච්ඡාවෙන් සහභාගිවීම සඳහා ඔබට අසල්වැසියන් සමඟ  
මෙන්ම දේශීය ජරජාව සමඟ එක් විය හැකි අතර, කලා හෝ සංස්කෘතික සංවිධානවලට සම්බන්ධ වීම හා දේශපාලන  
දිවිය තුළ ක්රියාකාරී වීම ද සිදු කළ හැකිය.

බදු ගෙවීම, ඕස්ට්‍රේලියානු ජරජාව වෙත සෘජුවම දායකත්වය ලබා දිය හැකි තවත් වැදගත් ක්රමයක් වන අතර, එය  
නීතියෙන් අනිවාර්ය වේ. ඔබ කරන රැකියාවෙන්, ව්යාපාරයෙන් හෝ ආයෝජනවලින් උපයන මුදල්වලින් බදු ගෙවන  
අතර, ඕස්ට්‍රේලියානු බදුකරණ කාර්යාලය විසින් ඒවා එකතු කෙරේ. බොහෝ භාණ්ඩ හා සේවා සඳහා ද බදු ඇත.  
නිවැරදි බදු මුදල් ජරමාණය ගෙවීම සඳහා සියලුම පුරවැසියන් සිය බදු අයිතීන් හා වගකීම් පිළිබඳ දැනුවත් බව තහවුරු  
කරගැනීමට ඕස්ට්‍රේලියානු බදුකරණ කාර්යාලය කටයුතු කරයි.

ඕස්ට්‍රේලියානුවන් භුක්ති විඳින බොහෝ ජරනිලාභ එසේ භුක්ති විඳීමට හැකි වී ඇත්තේ බදු මුදල් හේතුවෙනි. බදු මුදල්  
වැය කරනු ලබන්නේ රජය විසින් වියදම් දරන සුව සේවාවන් හා අධ්යාපනය, ආරක්ෂාව, මාර්ග හා දුම්රිය මාර්ග සහ  
සමාජ ආරක්ෂණය ඇතුළු සේවාවන් සඳහාය.

ඕස්ට්‍රේලියානු ජරජාව වෙත මෙම වැදගත් සේවාවන් ලබාදීම සඳහා ඔබ වැඩ කරමින් බදු ගෙවීම මගින් රජය වෙත සහාය  
ලබා දේ. ජරාන්ත සහ ටෙරිටරි රජයන් සහ නගර සභා විසින් මෙම සේවාවන් සඳහා ගෙවීම් සිදු කිරීමට ද බදු එක්රැස් කරනු  
ලැබේ. ඕස්ට්‍රේලියාව අද පවතින සාමකාමී හා සමෘද්ධිමත් රට බවට පත් කිරීම සඳහා මෙම සේවාවන් උපකාරී වේ.





# තුන්වන කොටස

---

## ඕස්ට්‍රේලියාවේ රජය සහ නීතිය



# ඕස්ට්‍රේලියාවේ රජය සහ නීතිය

පුරවැසිභාවය ලබා දීමේ උත්සවයේදී ඔබ විසින් ඕස්ට්‍රේලියාවේ නීතිවලට පිළිපැදීමට සහ ඒ නීතිවලට අවනත වීමට ප්රතිඥා දෙනු ලැබේ. පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය ඕස්ට්‍රේලියාවේ පාලන ක්රමයයි. මෙම පාලන ක්රමය අවබෝධ කරගැනීම, අපගේ පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය තුළ නීති සාදන්නේ කෙසේද සහ ඒවා පරිපාලනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබ අවබෝධ කරගැනීම වැදගත් වේ. මෙම දේශය පවත්වාගෙන යාමේදී පුරවැසියෙකු ලෙස ඔබගේ මතය ප්රකාශ කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබ විසින් තේරුම් ගැනීම වැදගත් වේ.

## මගේ මතය ප්රකාශ කරන්නේ කෙසේද?

### ඡන්දය පාවිච්චි කිරීම

දෙවන කොටසේ දක්වා ඇති පරිදි, වයස අවුරුදු 18 හෝ ඊට වැඩි ඕස්ට්‍රේලියානු පුරවැසියන් විසින් ෆෙඩරල්, ප්රාන්ත සහ ටෙරිටරි මැතිවරණවලදී සහ ආණ්ඩුක්රම ව්යවස්ථා වෙනස්කම් සඳහා වන ඡනමත විචාරණවලදී ඡන්දය පාවිච්චි කිරීම සඳහා ලියාපදිංචි විය යුතුය.

ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදී පාලන ක්රමය තුළ, පාර්ලිමේන්තුවෙහි පුරවැසියන් නියෝජනය කිරීම සඳහා යම් අයෙකුට ඡන්දය පාවිච්චි කිරීම මගින් ඕස්ට්‍රේලියාව කෙසේ පාලනය කළ යුතුද යන්න පිළිබඳව මතය ප්රකාශ කළ හැකිය. ඔබ නිසි ලෙස ලියාපදිංචි නොවුවහොත්, යම් මැතිවරණයකදී ඔබට ඡන්දය පාවිච්චි කළ නොහැකිය.

ඕස්ට්‍රේලියානු මැතිවරණවලදී හෝ ආණ්ඩුක්රම ව්යවස්ථාව වෙනස් කිරීමක් සඳහා පවත්වන ඡනමත විචාරණවලදී ඡන්දය පාවිච්චි කිරීම අනිවාර්ය වේ.

ඕස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම (AEC) යනු, ෆෙඩරල් මැතිවරණ හා ඡනමත විචාරණ පැවැත්වීම සහ පොදුරාජ්ය මණ්ඩලීය ඡන්ද නාමලේඛනය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වග කියනු ලබන පොදුරාජ්ය මණ්ඩලීය නියෝජිතායතනයයි. AEC රජයෙන් මුක්ත ආයතනයකි. AECහි තීරණවලට දේශපාලන පක්ෂවලට හෝ රජයට සම්බන්ධ පුද්ගලයින්ට බලපෑම් කළ නොහැකිය.

ඕස්ට්‍රේලියාවේ මැතිවරණයක් පවත්වනු ලබන්නේ රහසිගත ඡන්දය ලබාදීම මගින් වන අතර, එනිසා ඕනෑම අපේක්ෂකයෙකු වෙත ඡන්දය ලබා දීමට ඔබට නිදහස මෙන්ම ආරක්ෂාවද හිමි වේ. ඔබ විසින් යම් අයෙකුට පැවසුවහොත් හැර, ඔබ කා හට ඡන්දය ප්රකාශ කළේද යන්න කිසිවෙකුට දැනගැනීමට අයිතියක් නැත. ඔබ යම් මැතිවරණයකදී ඡන්දය ප්රකාශ නොකළහොත් සහ එසේ සිදු කිරීමට වලංගු හේතුවක් නොමැති නම්, ඔබට දඩයක් ගෙවීමට සිදු වේ. අනිවාර්ය ඡන්දය ප්රකාශ කිරීම යන්නෙන් කවුරුත් විසින් ඡනතාව පාලනය කරන්නේද සහ කවුරුත් තමාට පාර්ලිමේන්තුව තුළ නියෝජනය කරන්නේද යන්න පිළිබඳව සිය මතය ප්රකාශ කිරීම තහවුරු කරගැනීමේ එක් ක්රමයකි.

### ඔබගේ නියෝජිතයින් සමඟ ගැටලු සාකච්ඡා කිරීම

ඕස්ට්‍රේලියානු පුරවැසියන්ට රජයේ ප්රතිපත්ති පිළිබඳ සිය අදහස් තෝරාපත්කරගත් නියෝජිතයින් සමඟ සාකච්ඡා කළ හැකිය. මේ ක්රමය මගින්, සියලුම ඕස්ට්‍රේලියානුවන් හට නීති සහ රජයේ ප්රතිපත්ති සෑදීමේදී අවස්ථාවක් හිමි වේ. යම් පුරවැසියෙකු විසින් යම් නීතියක් වෙනස් කළ යුතු යැයි ඔහු හෝ ඇය විසින් තෝරාපත් කරන ලද නියෝජිතයාට පවසන්නේ නම්, එම නියෝජිතයා විසින් එම යෝජනාව පිළිබඳ සලකා බැලිය යුතු වේ.

# අපගේ රාජ්‍ය පාලන ක්රමය ස්ථාපිත කරන ලද්දේ කෙසේද?

## සමූහාණ්ඩුව

බ්රිතාන්‍ය ජාතිකයින් පදිංචිවීමෙන් අනතුරුව සහ 1901ට පෙර, ඕස්ට්‍රේලියාව වෙන් වෙන් වූ ස්වයං පරිපාලක බ්රිතාන්‍ය යටත්විජිත හයකින් සමන්විත විය.

එක් එක් යටත් විජිතයට වෙන් වෙන් වූ ආණ්ඩුක්‍රම ව්යවස්ථා සහ ආරක්ෂාව, සංකීර්ණය, තැපැල්, වෙළඳාම සහ ජ්රවාහනය පිළිබඳ නීති තිබිණි. එසේ වුවද, මෙය යටත්විජිත අතර දුෂ්කරතා ඇති කරන ලදී. දෘඪාන්තයක් ලෙස, යටත් විජිත අතර වෙළඳාම සහ ජ්රවාහනය මිල අධික වූ අතර, දේශසීමා අතර නීතිය ක්රියාත්මක කිරීම දුෂ්කර විය. වෙන් වෙන් වූ යටත් විජිත සතුව දුර්වල ආරක්ෂක ක්රමයක් පැවතිණි.

එහි ජ්රනිපලයක් ලෙස, එක් ජාතියක් තීර්මාණය කිරීම සඳහා යටත් විජිත එක් කිරීමට ජනතාවට අවශ්ය විය. වඩා වැදගත් ලෙස, ඕස්ට්‍රේලියාවේ ජාතික අනන්‍යතාව තීර්මාණය වීමට ආරම්භ විය. ක්රීඩා කණ්ඩායම් ජාත්‍යන්තර වශයෙන් ඕස්ට්‍රේලියාව නියෝජනය කරමින් සිටි අතර, ජනජ්රය ගීත, කවි, කතාන්දර සහ කලාවන් තුළ ඕස්ට්‍රේලියානු සංස්කෘතියක් සංවර්ධනය වෙමින් පැවතිණි.

ජාතිය එක්සත් කිරීම දුෂ්කර කාර්යයක් වුවත්, කාලයත් සමඟම, ඕස්ට්‍රේලියාව එක් ජාතියක් බවට පත්වීම යථාර්ථයක් විය. 1901 ජනවාරි 01වන දින පොදුරාජ්ය මණ්ඩලීය ඕස්ට්‍රේලියාව නමින් හැඳින්වෙන රාජ්ය සම්මේලනයක් ලෙස යටත් විජිත එක්සත් විය.


## ඕස්ට්‍රේලියානු ආණ්ඩුක්‍රම ව්යවස්ථාව

1900 පොදුරාජ්ය මණ්ඩලීය ආණ්ඩුක්‍රම ව්යවස්ථා පනත (ආණ්ඩුක්‍රම ව්යවස්ථාව) යනු ඕස්ට්‍රේලියානු රජයේ මූලික නීති දක්වනු ලබන නෛතික ලියවිල්ලයි. ඕස්ට්‍රේලියානු ආණ්ඩුක්‍රම ව්යවස්ථාව මූලික වශයෙන් බ්රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පනතක් ලෙස 1900දී සම්මත කරන ලදී. එම ආණ්ඩුක්‍රම ව්යවස්ථාව 1901 ජනවාරි 01වන දින බලාත්මක වූ අතර, ඕස්ට්‍රේලියානු යටත්විජිතයන් එක් ස්වාධීන ජාතියක් බවට පත් විය: ඒ පොදුරාජ්ය මණ්ඩලීය ඕස්ට්‍රේලියාවයි.

එම ආණ්ඩුක්‍රම ව්යවස්ථාව මගින් පොදුරාජ්ය මණ්ඩලීය ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුව ස්ථාපිත කරන ලද අතර, ඊට මහජන මන්ත්රී මණ්ඩලයක් සෙනෙට් සභාවක් ඇතුළත් විය. ආණ්ඩුක්‍රම ව්යවස්ථාව මගින් ඕස්ට්‍රේලියාවේ ශ්රේෂ්ඨාධිකරණය ද ස්ථාපිත කරන ලද අතර, ඊට ඕස්ට්‍රේලියාවේ නීති අදාල කරගැනීමට සහ අර්ථනිරූපණය කිරීමට අවසන් බලය හිමි විය.

ඕස්ට්‍රේලියානු ජනතාවට ජනමත විචාරණයකදී ඡන්දය ලබාදීම මගින් එම ව්යවස්ථාව වෙනස් කළ හැකිය. නිදසුනක් ලෙස, සංඛ්යාලේඛනවලට ඇබොර්ජීනල් පුද්ගලයින් ඇතුළත් කරගැනීමට ඉඩ ලබා දීම සඳහා 90%කට වැඩි ඕස්ට්‍රේලියානුවන් පිරිසක් “ඕව්” ලෙස ඡන්දය පල කළ 1967 ජනමත විචාරණය දැක්විය හැකිය.

ජනමත විචාරණයකදී ඕස්ට්‍රේලියානු ආණ්ඩුක්‍රම ව්යවස්ථාව වෙනස් කිරීමට ද්විත්ව බහුතරයක් අවශ්ය වේ. එනම්, බහුතර ජ්රාන්තවල බහුතර ඡන්දදායකයින් සංඛ්යාවක් සහ ජාතික වශයෙන් ඡන්දදායකයින් බහුතරයක් මෙම වෙනස සඳහා ඡන්දය පල කළ යුතු වේ.



ඕස්ට්‍රේලියානු ආණ්ඩුක්‍රම ව්යවස්ථාව

# රජයේ බලය පාලනය කරන්නේ කෙසේද?

ඕස්ට්‍රේලියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් රාජ්‍ය බලය ව්‍යවස්ථාදායක (පාර්ලිමේන්තුව), විධායකය (නිදසුනක් ලෙස අග්‍රාණ්ඩුකාරවරයා) සහ අධිකරණ බලතල (විනිශ්චයකාරවරුන්) ලෙස බෙදන අතර, එමගින් සියලුම බලතල එක් පුද්ගලයෙකු හෝ එක් කණ්ඩායමක් විසින් අත දැරීමෙන් වළකනු ලබයි.

## ව්‍යවස්ථාදායක බලය

ව්‍යවස්ථාදායක බලය යනු නීති සෑදීමට ඇති බලයයි. ඕස්ට්‍රේලියාවේ නීති සෑදීමට හා වෙනස් කිරීමට බලය ඇත්තේ පාර්ලිමේන්තුවටයි. පාර්ලිමේන්තුව සෑදී ඇත්තේ ජනතාව විසින් තෝරාපත්කරගන්නා නියෝජිතයින්ගෙනි.

## විධායක බලය

විධායක බලය යනු නීති ක්‍රියාත්මක කිරීමේ බලයයි. විධායකයට අගමැති, ඕස්ට්‍රේලියානු රජයේ අමාත්‍යවරුන් මෙන්ම අග්‍රාණ්ඩුකාරවරයාද ඇතුළත් වේ. අමාත්‍යවරුන් රජයේ දෙපාර්තමේන්තු සඳහා වගකිව යුතු වේ.

## අධිකරණ බලය

විනිශ්චයකාරවරුන්ට නීති අර්ථනිරූපණය කිරීමේ හා අදාළ කර ගැනීමේ බලය ඇත. අධිකරණ හා විනිශ්චයකාරවරුන් පාර්ලිමේන්තුවෙන් හා රජයෙන් මුක්ත වේ.

මෙම බලතල ඕස්ට්‍රේලියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලියා දක්වා ඇත.

# ඕස්ට්‍රේලියාවේ රාජ්‍ය නායකයා කවුද?

ඕස්ට්‍රේලියාවේ රාජ්‍ය නායකයා වන්නේ ඕස්ට්‍රේලියාවේ රජු වන III වන චාර්ල්ස් රජතුමාය.


ඕස්ට්‍රේලියාවේ රජතුමා විසින් අගමැතිවරයාගේ උපදෙස් පරිදි මෙරටේ සිය නියෝජිතයා ලෙස අග්‍රාණ්ඩුකාරවරයා පත් කරනු ලබයි. අග්‍රාණ්ඩුකාරවරයා සියලුම දේශපාලන පක්ෂවලින් නිදහස්ව කටයුතු කරයි. රජතුමා විසින් ඉටු කළ යුතු එදිනෙදා රජයේ කාර්යයක් නොමැත.

එක් එක් ප්‍රාන්තය තුළ ආණ්ඩුකාරවරයෙකු සිටින අතර මෙය අග්‍රාණ්ඩුකාරවරයා විසින් රජතුමා නියෝජනය කරන ආකාරයටම සිදුවේ.

## ව්‍යවස්ථානුකූල රාජාණ්ඩු ක්‍රමය

ඕස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වන්නේ ව්‍යවස්ථානුකූල රාජාණ්ඩු ක්‍රමයකි, එනම්, ඕස්ට්‍රේලියාවේ රාජ්‍ය නායකයා රජතුමා වන නමුත්, කටයුතු කළ යුතු වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවය. රජතුමා ඕස්ට්‍රේලියාවේ ජීවත් නොවන නිසා, ඔහුගේ බලතල ඕස්ට්‍රේලියාවේ සිටින අග්‍රාණ්ඩුකාරයා වෙත ලබා දී ඇත.

ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ බ්‍රිතාන්‍ය සහ උතුරු ඇමෙරිකානු සම්ප්‍රදායයන් නිරූපණය වන අතර, ඒවා ඕස්ට්‍රේලියාවට ආවේණික ලෙස සංයුක්ත වී ඇත. ඕස්ට්‍රේලියානු ක්‍රමය තුළ රජයේ නායකයා වන්නේ අගමැතිවරයාය.



වන III වන චාර්ල්ස් රජතුමා



## අග්‍රාණ්ඩුකාරවරයාගේ භූමිකාව

අග්‍රාණ්ඩුකාරවරයා රජයේ කොටස්කරුවෙකු නොවන අතර, නිර්පාක්ෂිකව සිටිය යුතුය.

අග්‍රාණ්ඩුකාරවරයාගේ භූමිකාවට:

- ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව විසින් සම්මත කරන පනත් කෙටුම්පත් නීති බවට පත්කිරීම සඳහා අත්සන් තැබීම (මෙය රාජකීය මුද්‍රාව තැබීම යනුවෙන් හැඳින්වේ)
- උත්සවවලට අදාළ රාජකාරීන් ඉටු කිරීම
- ඕස්ට්‍රේලියානු රජය පත්වීම සහ එහි අමාත්‍යවරුන්, ෆෙඩරල් විනිශ්චයකාරවරුන් සහ අනෙක් නිලධාරීන් පත්කිරීම අනුමත කිරීම
- ෆෙඩරල් මැතිවරණයක ක්‍රියාවලිය ආරම්භ කිරීම
- ඕස්ට්‍රේලියානු ආරක්ෂක හමුදාවල සේනාධිනායකයා ලෙස කටයුතු කිරීම ඇතුළත්ය.

අග්‍රාණ්ඩුකාරවරයා සතුව සංචිත බලතල යනුවෙන් හැඳින්වෙන විශේෂ බලතල පවතින අතර, සුවිශේෂී අවස්ථාවලදී පමණක් භාවිත කෙරේ.

## ඕස්ට්‍රේලියාවේ නායකයින් කවුද?

රාජ්‍ය නායකයා

ඕස්ට්‍රේලියාවේ රජතුමා

අග්‍රාණ්ඩුකාරවරයා

ඕස්ට්‍රේලියාවේ රාජ්‍ය නායකයාගේ නියෝජිතයා

ආණ්ඩුකාරවරයා

ඕස්ට්‍රේලියාවේ එක් එක් ප්‍රාන්තයේ රාජ්‍ය නායක නියෝජිත

අගමැතිවරයා

ඕස්ට්‍රේලියානු රජයේ නායකයා

ප්‍රාන්ත අගමැතිවරයා

ප්‍රාන්ත රජයක නායකයා

ප්‍රධාන අමාත්‍යවරයා

ටෙරිටරි රජයක නායකයා

රජයේ ඇමතිවරයා

රජයේ නායකයෙකු විසින් රජයේ යම් අංශයක් පිළිබඳව වගකීම දැරීම සඳහා තෝරාගන්නා ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා (MP)

ඕස්ට්‍රේලියානු ජනතාව විසින් පාර්ලිමේන්තුවට හෝ ප්‍රාන්ත පාර්ලිමේන්තුවට තෝරා පත්කරගන්නා ලද නියෝජිතයෙකු

සෙනෙට් සභිකයා

පාර්ලිමේන්තුවට ප්‍රාන්තයකින් හෝ ටෙරිටරියකින් තෝරා පත්කරගන්නා ලද නියෝජිතයෙකු

නගරාධිපති හෝ කෝරළ ප්‍රධානී

පළාත් පාලන ආයතනයක නායකයා

පළාත් මන්ත්‍රී

පළාත් පාලන ආයතනයකට තෝරා පත්කරගන්නා ලද මන්ත්‍රී

## ඕස්ට්‍රේලියාව පාලනය කරන්නේ කෙසේද?

### ඕස්ට්‍රේලියානු රජය

ඕස්ට්‍රේලියානු රජය, ෆෙඩරල් රජය මෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලීය රජය ලෙසද හදුන්වනු ලැබේ. ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් රජය සමන්විත වන අතර, එහි මණ්ඩල දෙකක් ඇත:

- මහජන මන්ත්‍රී මණ්ඩලය
- සෙනෙට් සභාව.

ෆෙඩරල් මැතිවරණයකදී, පාර්ලිමේන්තුවේ එක් එක් මණ්ඩලය සඳහා නියෝජිතයින් පත් කිරීමට පුරවැසියෝ ඡන්දය පාවිච්චි කරති.

## මහජන මන්ත්‍රී මණ්ඩලය

මහජන මන්ත්‍රී මණ්ඩලය යනු ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ මණ්ඩලවලින් එකකි. මහජන මන්ත්‍රී මණ්ඩලය හඳුන්වන නවත් නම් වන්නේ පහළ මන්ත්‍රී මණ්ඩලය හෝ ජනතාවගේ මණ්ඩලයයි.

ඕස්ට්‍රේලියාව ෆෙඩරල් මැතිවරණ බලප්‍රදේශවලට බෙදා ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිය මැතිවරණ බලප්‍රදේශවල ජනතාව නියෝජනය කරති.

එක් එක් ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව එම ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ සිටින ජනගහනය අනුව තීරණය වේ. සමස්තයක් ලෙස, මහජන මන්ත්‍රී මණ්ඩලයට තෝරාපත් කර සිටින මන්ත්‍රීවරුන් ගණන 150ට වඩා වැඩිය.

මන්ත්‍රීවරු සහ සෙනට් සභිකයෝ ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ නව නීති සඳහා යෝජනා පිළිබඳ විවාද කරති. මහජන මන්ත්‍රී මණ්ඩලයේ කාර්යභාරය වන්නේ, නව නීති හෝ නීති සංශෝධනය කිරීම සඳහා ගෙන එන යෝජනා සලකා බලා, විවාද කර, ඡන්දය භාවිත කිරීමත්, ජාතික වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කිරීම ය.



මහජන මන්ත්‍රී මණ්ඩලය

## සෙනට් සභාව

සෙනට් සභාව යනු ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ අනෙක් මණ්ඩලයයි. සෙනට් සභාව ඇතැම් විටෙක උන්නර මන්ත්‍රී මණ්ඩලය ලෙසද සමාලෝචනය කිරීමේ මණ්ඩලය හෝ ප්‍රාන්ත මණ්ඩලය ලෙසද හඳුන්වනු ලැබේ. එක් එක් ප්‍රාන්තයේ ඡන්දදායකයින් විසින් ඔවුන්ව නියෝජනය කිරීම සඳහා සෙනට් සභිකයින්ව තෝරාපත්කර ගනු ලැබේ. ප්‍රාන්තයේ ප්‍රමාණය හෝ ජනගහනය නොතකා සියලුම ප්‍රාන්ත සමානව සෙනට් සභාව තුළ නියෝජනය වේ. මුළු සෙනට් සභිකයින් සංඛ්‍යාව 76කි. එක් එක් ප්‍රාන්තයන් සෙනට් සභිකයින් 12 දෙනෙකුද, ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරියෙන් හා නොදර්න් ටෙරිටරියෙන් සෙනට් සභිකයින් දෙදෙනෙකු බැගින්ද තෝරාපත් කෙරේ.

සෙනට් සභිකයින් විසින් ද නව නීති හෝ නීති සංශෝධනය කිරීම සඳහා ගෙන එන යෝජනා සලකා බලා, විවාද කර, ඡන්දය භාවිත කිරීමත්, ජාතික වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමත් සිදු කරයි.



සෙනට් සභාව

## ප්‍රාන්ත හා ටෙරිටරි රජයන්

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හයක් සහ ප්‍රධාන ටෙරිටරි දෙකක්ද ඇත. එක් එක් ප්‍රාන්ත රජයට ඊටම අයත් පාර්ලිමේන්තුවක් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇත. ප්‍රාන්ත හා ටෙරිටරි රජයන් සිය අගනුවර මත පදනම් වී ඇත. ප්‍රාන්ත රජයක නායකයා ප්‍රාන්ත අගමැතිවරයා වන අතර, ටෙරිටරි රජයක නායකයා වන්නේ ප්‍රධාන ඇමතිවරයාය.

ප්‍රාන්ත රජයන් ඕස්ට්‍රේලියානු රජය ක්‍රියාත්මක වන ආකාරයෙන්ම ක්‍රියාත්මකවේ. සෑම ප්‍රාන්තයකම ආණ්ඩුකාරවරයකු ඕස්ට්‍රේලියාවේ රජු නියෝජනය කරයි. අග්‍රාණ්ඩුකාරවරයා විසින් නොදර්න් ටෙරිටරිය සඳහා පරිපාලකයෙකු පත් කරනු ලබයි. පරිපාලකයෙකුගේ කාර්යභාරය හා වගකීම් ප්‍රාන්ත ආණ්ඩුකාරවරයෙකුගේ කාර්යභාරය හා වගකීම්වලට සමාන වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හඳුනාගන්නා ලද අයිතීන් ප්‍රාන්ත සතුව පැවතියද, ටෙරිටරි සම්බන්ධයෙන් එසේ නොපවතී. ප්‍රාන්තවලට සිය අයිතියෙන්ම නීති සම්මත කරගැනීමේ බලය තිබුණද, ස්වයං පාලක ටෙරිටරි නීති ඕස්ට්‍රේලියානු රජය මගින් ඕනෑම වේලාවකදී අවලංගු කළ හැකි ය.

ප්‍රාන්ත සහ ටෙරිටරි මැතිවරණවලදී, පුරවැසියන් විසින් සිය ප්‍රදේශය සඳහා නියෝජිතයෙකු පත්කරගැනීමට ඡන්දය පාවිච්චි කරනු ලැබේ. මෙම නියෝජිතයෝ අදාල ප්‍රාන්තයේ හෝ ටෙරිටරි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු බවට පත් වෙති.

## පළාත් පාලන ආයතන

ප්‍රාන්ත සහ නොදර්න් ටෙරිටරිය, මහා නගර, කෝරල, නගර හෝ මහානගර සභා ලෙස පළාත් පාලන ප්‍රදේශවලට වෙන් කර ඇත. සෑම ප්‍රදේශයකටම ඊට අයත් පළාත් පාලන ආයතනයක් ඇත. තම දේශීය ප්‍රජාව සඳහා සේවාවන් නිර්මාණය කිරීමට සහ ඒවා ලබා දීමට නගර සභා වගකිව යුතු වේ. එක් එක් පළාත් පාලන ප්‍රදේශවල ජීවත්වන පුරවැසියෝ සිය දේශීය මන්ත්‍රීවරුන් තෝරා පත්කරගැනීමට ඡන්දය පාවිච්චි කරති.

# මෙම මට්ටම් තුනේ රජය කුමක් සිදු කරන්නේද?

රජයේ මට්ටම් තුන අතර ඇති ප්‍රධාන වෙනස නම්, සමහර වගකීම් අනිවාර්යවශයෙන්ම වුවද, සාමාන්‍යයෙන් සෑම රජයේ මට්ටමක්ම විවිධ සේවාවන් සපයයි.

## ඕස්ට්‍රේලියානු රජය:

බදුකරණය
ජාතික ආර්ථික කළමනාකරණය
සංකීර්ණ සහ පුරවැසිභාවය
රැකියා සඳහා සහාය වීම
තැපැල් සේවා සහ සන්නිවේදන ජාල
සමාජ ආරක්ෂණය (විශ්‍රාම වැටුප් හා කුටුම්භ සහාය)
ආරක්ෂාව
වෙළඳාම සහ වාණිජ්‍යය
ගුවන් තොටුපලවල් සහ ගුවන් ආරක්ෂාව
විදේශ කටයුතු (අනෙක් රටවල් සමඟ සබඳතා) සඳහා වගකිව යුතුය.

## ජර්මන සහ ජර්මනියේ ආණ්ඩු (ටෙරිටරි) මූලික වශයෙන් වගකිව යුත්තේ:

රෝහල් හා සුව සේවාවන්
පාසැල්
මාර්ග සහ දුම්රිය මාර්ග
වනාන්තර
පොලීසිය සහ ගිලන්රළු සේවාවන්
පොදු ප්‍රවාහන සේවය

## පළාත් පාලන ආයතන (සහ ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරිය):

මාර්ග සංඥා, රළු වාහන පාලනය කිරීම
කලාපීය මාර්ග, අධිපාරවල්, පාලම්
කාණු
උද්යාන, ක්‍රීඩා පිටි, පිහිනුම් තටාක, ක්‍රීඩා භූමි
කඳවුරු භූමි සහ කැරවන් උද්යාන
ආහාර සහ මාංශ පරීක්ෂා කිරීම්
ගබ්ද හා සත්ත්ව පාලනය
කසල එකතු කිරීම
කලාපීය පුස්තකාල, ගාලා සහ ප්‍රජා මධ්‍යස්ථාන
ඇතැම් ළමා සුරැකුම් හා වැඩිහිටි රැකවරණ ගැටලු
ගොඩනැගිලි බලපත්‍ර
සමාජ ආරක්ෂණ සැලසුම්
කලාපීය පාරිසරික ගැටලු සඳහා වගකිව යුතුය.



# ඕස්ට්‍රේලියාව පාලනය කරනු ලබන ස්වරූපය තුළ දේශපාලන පක්ෂවල කාර්යභාරය කුමක්ද?

දේශපාලන පක්ෂයක් යනු රටක් පාලනය කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව සමාන අදහස් දරන පුද්ගලයින්ගේ කණ්ඩායමකි. පක්ෂයේ අදහස් නීති බවට පත් කිරීම සඳහා ඔවුහු එකට එක්ව කටයුතු කරති. ඕස්ට්‍රේලියානු කම්කරු පක්ෂය, ලිබරල් පක්ෂය, ජාතිකවාදීන් සහ ඕස්ට්‍රේලියානු හරිත පක්ෂය ඕස්ට්‍රේලියාවේ ප්රධාන දේශපාලන පක්ෂ වේ.

බොහෝ පාර්ලිමේන්තු මන්ත්රීවරු දේශපාලන පක්ෂවලට අයත් වෙති. ඇතැම් මන්ත්රීවරුන් කිසිදු දේශපාලන පක්ෂයකට අයත් නොවන අතර, ඔවුන් නිදහස් මන්ත්රීවරුන් ලෙස හැඳින්වේ.

ඕස්ට්‍රේලියාව තුළ ජනතාවට ඔවුන් කැමති දේශපාලන පක්ෂයකට සම්බන්ධවීමට නිදහස ඇත.

## ඕස්ට්‍රේලියානු රජය ගොඩනැගෙන්නේ කෙසේද?

ෆෙඩරල් මැතිවරණයකින් පසුව, සාමාන්යයෙන් ඕස්ට්‍රේලියානු රජය ගොඩනැගෙන්නේ මහජන මන්ත්රී මණ්ඩලයේ මන්ත්රීවරුන්ගෙන් බහුතරයක් සහිත පක්ෂය හෝ සන්ධානය තුළිනි. එම පක්ෂයේ නායකයා එම රජයේ නායකයා බවට පත්වේ: එනම් අගමැතිවරයා ය.

ෆෙඩරල් මැතිවරණයකින් පසුව, මහජන මන්ත්රී මණ්ඩලයේ මන්ත්රීවරුන්ගෙන් දෙවනුව වැඩිම බහුතරයක් සහිත පක්ෂය හෝ සන්ධානය විසින් විරුද්ධ පක්ෂය නිර්මාණය කරනු ලබයි. එහි නායකයා විරුද්ධ පක්ෂ නායකයා ලෙස හඳුන්වයි.

අගමැතිවරයා විසින් මහජන මන්ත්රී මණ්ඩලයේ හෝ සෙනෙට් සභාවේ මන්ත්රීවරුන් ඕස්ට්‍රේලියානු රජයේ අමාත්‍යවරුන් වීමට නිර්දේශ කරනු ලබයි. අග්රාණ්ඩුකාරවරයා විසින් අගමැතිවරයාගේ සහ අමාත්‍යවරුන්ගේ පත්වීම අනුමත කරනු ලැබේ.

රජයේ අමාත්‍යවරුන් රජයේ යම් අංශයක් (විෂයයක්) එනම්, රැකියා, ආදිවාසී කටයුතු හෝ භාණ්ඩාගාරය වැනි අංශ සඳහා වගකිව යුතු වේ. අතිශයින් වැදගත් විෂයයන් භාරව ඇති අමාත්‍යවරුන් විසින් අමාත්‍ය මණ්ඩලය නිර්මාණය කරන අතර, එය රජයේ තීරණ ගැනීමේ ප්රධාන ආයතනයයි.

## නීති සාදන්නේ කෙසේද?

ජාතියට ප්රතිලාභයක් වන පරිදි නීති සෑදීමට හෝ වෙනස් කිරීමට ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට බලය ඇත.

ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ මන්ත්රීවරයෙකු විසින් තව නීතියක් හඳුන්වාදීමට හෝ දැනට පවතින නීතියක් වෙනස් කිරීමට හෝ යෝජනා කරන්නේ නම්, එම යෝජනාව පනත් කෙටුම්පතක් යනුවෙන් හැඳින්වේ.

මහජන මන්ත්රී මණ්ඩලය සහ සෙනෙට් සභාව විසින් එය සලකා බලා, විවාද කර, එම පනත් කෙටුම්පතට එකඟවන්නේද යන්න සඳහා ඡන්දය භාවිත කරයි.

එක් එක් මණ්ඩලයේ බහුතර මන්ත්රීන් සංඛ්‍යාවක් විසින් ඊට එකඟ වන්නේ නම්, එය අග්රාණ්ඩුකාරවරයා වෙත යවනු ලැබේ.

අග්රාණ්ඩුකාරවරයා විසින් එය නීතියක් බවට පත්වන පරිදි පනත් කෙටුම්පතට අත්සන් තබයි. මෙය රාජකීය මුද්රාව තැබීම යනුවෙන් හඳුන්වයි.

ප්රාන්ත සහ ටෙරිටරි පාර්ලිමේන්තු විසින්ද එයාකාරයෙන්ම සිය නීති සාදනු ලැබේ.



## නීති සාදන්නේ කෙසේද?

### අධිකරණ

ඕස්ට්‍රේලියානු අධිකරණ නිදහස් ආයතන වේ. යම් පුද්ගලයෙකු විසින් නීති කඩකර ඇත්ද නැතිද යන්න අධිකරණයක් විසින් තීරණය කර දඩුවම් නියම කරයි. අධිකරණයකට ඒ ඉදිරියේ ඇති සාක්ෂි මත පමණක් පදනම්ව සිය තීරණවලට එළඹිය හැකිය.

### විනිශ්චයකාරවරුන් සහ මහේස්ත්‍රාත්වරුන්

විනිශ්චයකාරවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් අධිකරණයක ඉහළම අධිකාරීත්වයයි. ඔවුන් නිදහස් පුද්ගලයින් වන අතර, කිසිවෙකුට ඔවුන් කුමක් තීරණය කළ යුතුද යන්න පැවසිය නොහැක.

රජය විසින් විනිශ්චයකාරවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් පත්කරනු ලැබුවද, රජයේ තීරණවලට ඔවුන් එකඟ නොවන්නේ නම්, රජයට ඔවුන් සිය ධුරයෙන් ඉවත් කළ නොහැක.

### ජූරි සභාව

ඕස්ට්‍රේලියානු අධිකරණ ක්‍රමය තුළ යම් අධිකරණයකදී වරදකරු කරනු ලබන තෙක් පුද්ගලයින් නිවැරදිකරු ලෙස සැලකේ. අධිකරණයකදී සෑම පුද්ගලයෙකුටම නීතිඥ නියෝජනයක් ලැබීමේ අයිතිය ඇත.

යම් පුද්ගලයෙකු නීතිය කඩකර ඇත්ද යන්න තීරණය කිරීමට ඇතැම් නඩුවලදී අධිකරණය විසින් ජූරි සභාවක් යොදාගනු ලැබේ. ජූරියේ කාර්යභාරය වන්නේ, යම් පුද්ගලයෙකු වරදකරුද නිවැරදිකරුද යන්න තීරණය කිරීමයි. සාමාන්‍ය ජනතාව අතරින් අහම්බයෙන් තෝරාගන්නා සාමාන්‍ය පුරවැසියන් කණ්ඩායමකින් ජූරි සභාව සමන්විත වේ. විනිශ්චයකාරවරයා විසින් ජූරිය වෙත නීතිය පහදා දෙනු ලැබේ. අපරාධ නඩුවකදී, ජූරි සභාව විසින් යම් පුද්ගලයෙකු වරදකරු යැයි තීරණය කරන්නේ නම්, විනිශ්චයකාරවරයා විසින් දඩුවම් නියම කරනු ලබයි.

### පොලීසිය

පොලීසිය විසින් ජරජාව තුළ නීතිය හා සාමය රකිනු ලබයි. ජීවිත සහ දේපල පුරුකීම ඔවුන්ගේ රාජකාරියයි. ඔවුන් රජයෙන් මුක්ත වේ. යම් අයෙකු නීතිය කඩකර ඇති බවට පොලීසිය සිතන්නේ නම්, ඔවුන්ට ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයක් ඉදිරියට ගෙනයාමේ හැකියාව ඇත. පොලීසියට අධිකරණයේදී සාක්ෂි ලබාදිය හැකි නමුත්, යම් පුද්ගලයෙකු වරදකරුද නිවැරදිකරුද යන්න අධිකරණය විසින් තීරණය කරනු ලබයි.

ජරාත්ත සහ ටෙරිටරි සතුව ඔවුන්ගේම පොලීසි පවතී. ඔවුහු ජරාත්ත සහ ටෙරිටරි නීති යටතේ අපරාධ මර්දනය කරති.

ඕස්ට්‍රේලියාවට ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය (AFP) නමින් ජාතික පොලිස් සේවාවක්ද ඇත. AFP මගින් ෆෙඩරල් නීතියට එරෙහිව සිදු කරන ලද අපරාධ විමර්ෂණය කරනු ලබන අතර, උදාහරණයක් ලෙස, මත්ද්‍රව්‍ය ජර්‍යාවාහය, ජාතික ආරක්ෂාවට එරෙහි අපරාධ සහ පරිසරයට එරෙහි අපරාධ දැක්විය හැකිය. ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරියේ සාමාන්‍ය පොලිස් කටයුතු සම්බන්ධයෙන්ද AFP වගකිව යුතුය.

ඕස්ට්‍රේලියාව තුළ පොලීසිය සහ ජරජාව අතර හොඳ සම්බන්ධතාවක් ඇත. අපරාධ පිළිබඳව වාර්තා කර, ජරාදේශීය පොලීසියෙන් ඔබට උදව් ඉල්ලා සිටිය හැකිය.

ඕස්ට්‍රේලියාවේ පොලීසියට අල්ලස් දීම දරුණු අපරාධයකි. ඕස්ට්‍රේලියාවේ පොලිස් නිලධාරියෙකු වෙත අල්ලස් දීම ද අපරාධයකි.









# සිවිල් න කොටස

---

## මිස්ටර් ලියානු සාරධර්ම





# ඕස්ට්‍රේලියානු සාරධර්ම

නිදහස, ගෞරවය සහ සමානාත්මතාව මත පදනම් වූ ඕස්ට්‍රේලියානු සාරධර්ම ඕස්ට්‍රේලියාවට සුරක්ෂිත, සෞභාග්‍යමත් සහ සාමකාමී සමාජයක් ලෙස සිටීම සඳහා වැදගත් වේ.

අපේ සාරධර්ම මගින් අප රට සහ සංස්කෘතිය පිළිබඳව අර්ථ ගැන්වීම් සිදු කරනවාක් මෙන්ම හැඩගැස්වීමද සිදු කරයි, එමෙන්ම, බොහෝ පුද්ගලයින් ඕස්ට්‍රේලියානුවන් බවට පත්වීමට කැමැත්ත දක්වන්නේ මේ හේතුව නිසාය.

ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය යන්නෙන් අදහස් කෙරෙන්නේ, ඔබේ ඵදිනෙදා ජීවිතයේදී සහ ජර්ජාව තුළ මෙම සාරධර්ම සමඟ ජීවත්වීමයි. එම නිසා, සියලුම ඕස්ට්‍රේලියානුවන් විසින් ගරු කිරීමට හා බෙදාහදාගැනීමට අවශ්‍ය මෙම සාරධර්ම ඔබ විසින් අවබෝධ කරගැනීම අනිශ්චිත වැදගත් වේ.

## අපගේ සාරධර්ම

### නීතියේ ආධිපත්‍යය සඳහා කැපවීම

සියලුම ඕස්ට්‍රේලියානුවන් අපගේ නීති සහ නීති පද්ධති මගින් මගින් ආරක්ෂා වේ. සාමකාමී හා විධිමත් සමාජයක් පවත්වාගෙන යාමේදී නීතිවල ඇති වැදගත්කම සහ වටිනාකම ඕස්ට්‍රේලියානුවෝ දනිති.

නීතියේ ආධිපත්‍යය යටතේ, නීතියට අදාලව සියලුම ඕස්ට්‍රේලියානුවන් සමාන වන අතර, කිසිදු පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් නීතියට ඉහළින් නොමැත.

ඕස්ට්‍රේලියාවේදී, සියලුදෙනා නීතියට අවනත විය යුතු අතර, කිසිදු වේලාවකදී නීතිය කඩ නොකළ යුතුය. එසේ නැතිනම්, ඔබට දඬුවම් ලැබෙනු ඇත. කිසිදු අයෙකු ඔබ දෙස බලා නොසිටියත්, ඔබ නීතිය අනුගමනය කළ යුතුය.

මෙරට සිටින සියලුදෙනාට ඕස්ට්‍රේලියානු නීතිය අදාල වේ. මෙයින් අදහස් කෙරෙන්නේ, ඔබගේ පසුබිම හෝ සංස්කෘතිය නොසලකමින්, ඔබ ඕස්ට්‍රේලියානු නීතිවලට අනුගතව කටයුතු කළ යුතු බවයි.

### පාර්ලිමේන්තු ජර්ජානන්ත්රවාදය

පාර්ලිමේන්තු ජර්ජානන්ත්රවාදය ඕස්ට්‍රේලියාවේ පාලන ක්‍රමයයි. ජනතාව විසින් තෝරාපත්කරන පාර්ලිමේන්තු මගින් අපගේ නීති නිර්ණය කෙරේ. එයින් අදහස් කෙරෙන්නේ, ඕස්ට්‍රේලියාව පාලනය කරන ආකාරය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු පුරවැසියන් ඇතුළත් වන බවයි. ඕස්ට්‍රේලියානු පුරවැසියන් ඔවුන්ව පාර්ලිමේන්තුවේ නියෝජනය කිරීම සඳහා ඡන්දය භාවිත කරන හෙයින්, රාජ්‍ය බලය මෙරට ජනතාවගෙන් උත්පන්න වේ.

ඕස්ට්‍රේලියාවේ ඡන්දය භාවිත කිරීම අනිවාර්යය වේ. මැතිවරණවලට සහභාගිත්වය පල කිරීමේ වැදගත්කම මෙයින් පෙන්නුම් කෙරේ.

## භාෂණයේ නිදහස

නීතියට අනුකූල වන තාක් කල්, ඕස්ට්‍රේලියානුවන්ට සිය අදහස් නිදහසේ පළ කිරීමට හැකි විය යුතුය. ඕස්ට්‍රේලියාවේදී ජනතාවට සමාජීය හා දේශපාලනික සාකච්ඡාවන් වෙනුවෙන් පොදු හෝ පෞද්ගලික ස්ථානවලදී මුණගැසීමට අයිතිය ඇත. ඕනෑම මාතෘකාවක් පිළිබඳව පුද්ගලයින් සිතන ආකාරය පිළිබඳව ප්රකාශ කිරීමට හෝ ලිවීමට මෙන්ම සිය අදහස් අන් අය සමඟ සාකච්ඡා කිරීමටද ජනතාවට නිදහස ඇත. පුවත්පත්වලට, රූපවාහිනියට හා ගුවන් විදුලියටද සමාන නිදහසක් ඇත.

සාමකාමී මහජන අරගල ඉවසීම ප්රජාතන්ත්‍රවාදයේ අත්‍යවශ්‍ය අංගයක් වන හෙයින්, රජයේ ක්රියාවන්ට එරෙහිව සාමකාමීව විරෝධය පල කිරීමට ඕස්ට්‍රේලියානුවන්ට ඉඩ ලබා දී ඇත.

යම් පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට එරෙහිව ප්රචණ්ඩත්වය ප්රවර්ධනය කිරීම (සිය සංස්කෘතිය, වාර්ගිකත්වය, ආගම හෝ පසුබිම නිසා වැනි) කිසි විටෙක පිළිගත නොහැක්කේ, එය ඕස්ට්‍රේලියානු සාරධර්ම හා නීතියට පටහැනි හෙයිනි. බොරුවෝදනා එල්ල කිරීම හෝ නීතිය කඩ කිරීමට අන් අය උනන්දු කිරීම ද නීති විරෝධී වේ. අන් අයගේ භාෂණයේ හා අදහස් ප්රකාශ කිරීමේ නිදහසට, එවැනි අදහස් නිත්‍යනුකූල වන තාක් කල්, ගරු කළ යුතුය.

## රැස්වීමේ නිදහස

ඕස්ට්‍රේලියාවේ, යම් කණ්ඩායමක් නීතිමය රාමුව යටතේ පවතින තාක්, ජනතාවට ඕනෑම කණ්ඩායමකට සමබන්ධ වීමට හෝ එය හැර යාමට නිදහස ඇත. දේශපාලන පක්ෂයක්, වෘත්තීය සමිතියක්, ආගමික, සංස්කෘතික හෝ සමාජීය කණ්ඩායමක් වැනි ඕනෑම නීත්‍යනුකූල සංවිධානයකට සම්බන්ධ වීමට ජනතාවට නිදහස ඇත. පුද්ගලයන්ට ආයතනයකට බැඳීමට බල කිරීම හෝ එයින් ඉවත් වීමට බල කිරීම කළ නොහැක.

රජයේ ක්රියාවකට හෝ සංවිධානයකට එරෙහිව අරගල කිරීම ඇතුළත් ක්රියාකාරකම් සඳහා අන් අය සමඟ නිදහසේ එකතු වීමට ඕස්ට්‍රේලියානුවන්ට නිදහස ඇත. කෙසේ වුවද, සියලුම අරගල නීතිය යටතේ සිදු කළ යුතුය. එයින් අදහස් කෙරෙන්නේ, එම අරගල සාමකාමී විය යුතු බවත්, කිසිදු පුද්ගලයෙකුට හෝ දේපලකට හානි නොකළ යුතු බවයි.

## ආගමක් ඇදහීමේ නිදහස

ඕස්ට්‍රේලියාවට නිල ජාතික ආගමක් නොමැති අතර ඕස්ට්‍රේලියාවේ ජනතාවට තමන් කැමති ඕනෑම ආගමක් ඇදහීමට අයිතිය ඇත. සිය ආගම හෝ විශ්වාසයන් කවරක් වුවත්, රජය විසින් සියලුම පුරවැසියන් හට සමානව සලකනු ලැබේ. එසේ වුවද, ආගමික කටයුතු හේතුවෙන් ඕස්ට්‍රේලියානු නීති කඩ විය නොහැකිය.

ආගමික නීතිවලට ඕස්ට්‍රේලියාව තුළ කිසිදු නීතිමය තත්ත්වයක් නොමැත. ආගමික නීතිවලින් වෙනස් වන නීති ඇතුළත් ඕස්ට්‍රේලියානු නීතිය මෙරට සියලුදෙනා විසින් අනුගමනය කළ යුතුය. බහු විවාහ (එක්වර එක් අයෙකුට වැඩි පුද්ගලයින් සංඛ්‍යාවක් හා විවාහ වී සිටීම) සහ බලහත්කාරයෙන් සිදු කරන විවාහ වැනි ඇතැම් ආගමික හෝ සංස්කෘතික ක්රියාවන් ඕස්ට්‍රේලියානු නීතියට පටහැනි වන අතර, සිරගත කිරීම ඇතුළත් දරුණු නීතිමය දඬුවම්වලට ලක් විය හැකිය.

ආගමික අසහනකාරී බව ඕස්ට්‍රේලියානු සමාජය තුළ පිළිගැනීමට ලක් නොවේ. ඔවුන් ඕස්ට්‍රේලියානු නීතියට කීකරුවන තාක් කල්, සියලුම පුද්ගලයින් වෙත සිය වාර්ගිකත්වය හෝ ආගම නොසලකමින් අරමුණු හා ආශාවන් සපුරාගැනීමට සමාන අවස්ථාව සලසා දිය යුතුය.





## නීතිය යටතේ ඔස්ට්‍රේලියාවේ සියලුම පුද්ගලයින්ගේ සමානාත්මතාව

ස්ත්‍රී පුරුෂභාවය, ලිංගික අන්‍යෝන්‍යතාව, වයස, දුබලතාව, ආගම හෝ ජාතික හෝ වාර්ගික සම්භවය නොසලකමින්, ඔස්ට්‍රේලියානු සමාජය සියලුම පුද්ගලයින්ගේ සමාන අයිතිවාසිකම් අගය කරයි. යම් පුද්ගලයෙකු අනෙක් අයගෙන් වෙනස් කොට සැලකීමෙන් ආරක්ෂා කරන නීති ගණනාවක් ඔස්ට්‍රේලියාවේ ඇත.

ඔස්ට්‍රේලියාවේ නීති ක්රියාත්මක කරන්නේ වෙනස් පසුබිම්වලින් පැමිණි ජනතාව වෙත වරණීය සැලකීමක් හෝ වෙනස් කොට සැලකීමට ලක් නොවන පරිද්දෙනි. උදාහරණයක් ලෙස, බෞද්ධයින්ට සහ අනෙකුත් සියලුම ආගම්වල මිනිසුන්ට ක්රිස්තියානි ලබ්ධිකයින්ට හා සමාන සැලකීමක් හිමි වේ. අපේ නීති යටතේ, පිරිමින් දෙදෙනෙකු හෝ කාන්තාවන් දෙදෙනෙකු අතර විවාහය ද ඇතුළුව, පුද්ගලයින් දෙදෙනෙකුට එකිනෙකා හා විවාහ විය හැකිය.

ඔස්ට්‍රේලියාවේ පුරුෂයින්ට හා කාන්තාවන්ට සමාන අයිතිවාසිකම් ඇති අතර ඔවුන්ගේ අරමුණු සහ ආශාවන් ඉටුකරගැනීම සඳහා පුරුෂයින්ට හා කාන්තාවන්ට සමාන අවස්ථා ලබා දිය යුතුය. පුරුෂයින් හා කාන්තාවන් යන දෙපාර්ශ්වයටම අධියාපනය හා රැකියාව සඳහා සමාන ජරවේශයක් ඇත, මැතිවරණවලදී ඡන්දය ජරකාශ කළ හැකිය, පාර්ලිමේන්තුව වෙනුවෙන් පෙනී සිටිය හැකිය, ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශවලට සම්බන්ධ විය හැකි අතර, අධිකරණවලදී සමානව සලකනු ලැබේ.

ස්ත්‍රී පුරුෂභාවය පදනම් කරගෙන යම් අයෙකුට වෙනස් කොට සැලකීම නීතියට පටහැනි වේ. ඔස්ට්‍රේලියාවේ කාන්තාවකට පුරුෂයෙකුට වඩා හොඳ සුදුසුකම් සහ කුසලතා ඇත්නම්, ඔහුට පෙර ඇයට රැකියාවක් ලබාගැනීමට අයිතිය ඇත.

විවාහය සහ ආගම වැනි පෞද්ගලික කාරණා පිළිබඳව ස්වාධීන තෝරාගැනීම් සිදු කිරීමට පුරුෂයින්ට හා කාන්තාවන්ට අයිතිය ඇති අතර, නීතිය මගින්

බියගැන්වීම් හෝ ජරවණඛන්වය යොදාගැනීමෙන් ආරක්ෂා කෙරේ. නැත, මන්ද කලත්රයාට හෝ සහවාසකයාට එරෙහි ශාරීරික හිංසනය අනුමත නොකෙරෙන අතර එය ඔස්ට්‍රේලියාවේ සාපරාධී වරදකි.

ඔස්ට්‍රේලියාවේ දික්කසාද වීම අනුමත කෙරේ. අනෙක් කලත්රයා විවාහය දිගටම පවත්වාගෙන යාමට කැමැත්ත පල කළද, ස්වාමිපුරුෂයා හෝ බිරිඳ විසින් දික්කසාදය ලබාගැනීම සඳහා අධිකරණයකින් ඉල්ලුම් කළ හැකිය.

## සමාන අවස්ථා සහ ගෞරවය

සියලුදෙනාටම සාධාරණ අවස්ථා ('fair go') සඳහා හිමිකම ඇති බවත්, කිසිදු පන්ති පරතරයක් මගින් එය සීමා නොවිය යුතු බව අපි විශ්වාස කරමු. සියලුදෙනාටම, ඔවුන්ගේ පසුබිම කුමක් වුවත්, ජීවිතයේ සාර්ථකත්වය ළඟා කර ගැනීමට සමාන අවස්ථාවක් ලබා දෙන අතර, සෑම කෙනෙකුටම සමාන නෛතික අයිතිවාසිකම් ඇති බව සහතික කිරීම ඔස්ට්‍රේලියානු සමාජයේ සාධාරණත්වයේ වැදගත් අංගයකි.

යම් අයෙකු ජීවිතයේ ළඟාකරගන්නා දේවල් ඔහුගේ/ඇයගේ මහත්සිය සහ දක්ෂතාවල ජරතිඵලයක් විය යුතු බවයි. මෙයින් අදහස් කරන්නේ, යම් පුද්ගලයෙකු රැකියාවක් ලබාගත යුත්තේ කුසලතා සහ අත්දැකීම් මත මිස ලිංගිකත්වය, ධනය හෝ පසුබිම මත නොවන බවයි.

යම් ආයතනයකට රැකියා පුරප්පාඩුවක් පිරවීමට අවශ්‍ය නම්, නීතිය මගින් දැක්වෙන්නේ එම ආයතනය විසින් අදාළ රැකියාව සඳහා හොඳම කුසලතා සහ අත්දැකීම් සහිත පුද්ගලයාට තෝරාගත යුතු බවයි.

බොහෝ නව සංක්රමණිකයින් සිය පරිශ්රමය හා දක්ෂතාවලින් වියාපාරවල, සිය වෘත්තියෙහි, කලාවන්හි, රාජ්‍ය සේවයේ හා ක්රීඩාවන්හි නායකත්වයට පත්ව ඇත.





## අත් අය කෙරෙහි අන්‍යෝන්‍ය ගරුත්වය හා ඉවසීම

ඔස්ට්‍රේලියාවේ පුද්ගලයින් විසින් අනෙකාගේ නිදහසට සහ ආත්මගරුත්වයට මෙන්ම ඔවුන්ගේ අදහස්වලට සහ තෝරාගැනීම්වලට ගරුකළ යුතු වේ.

වෙනත් පුද්ගලයෙකු කෙරෙහි ජ්‍යෙෂ්ඨකාරී වීම නීතියට පටහැනි ය. වාචික හා ශාරීරික හිංසනය ඇතුළු ඕනෑම ආකාරයක හිංසනයන් නීති විරෝධී ය. ඔස්ට්‍රේලියානුවන් විශ්වාස කරන්නේ සාමකාමී එකඟ නොවීම සහ, සියල්ලන්ට වඩා, ආරක්ෂිත බව හා ජ්‍යෙෂ්ඨත්වයෙන් තොර වීමට ඇති අයිතියයි.

ඔස්ට්‍රේලියාවේදී, ලිංගික ක්රියාකාරකම් සඳහා කැමැත්ත ලබාදීමේ වයස එනම් අවුරුදු 16 හෝ 17 සම්බන්ධයෙන් දැඩි නීති පවතින අතර, ඔබ ජීවත්වන ජරාන්තය හෝ ටෙරිටරිය මත එය වෙනස් විය හැකිය. නිදසුනක් ලෙස, වයස අවුරුදු 20ක තරුණ පිරිමි පුද්ගලයෙකුට වයස අවුරුදු 15ක ගැහැණු ළමයෙකු සමඟ ලිංගික සම්බන්ධතාවක් පැවැත්විය නොහැකි වන්නේ, සෑම ඔස්ට්‍රේලියානු ජරාන්තයකම සහ ටෙරිටරියකම එය නීති විරෝධී වන හෙයිනි.

ඔස්ට්‍රේලියාවේදී, පොලීසියේ නීත්‍යනුකූල ක්රියාවන් සඳහා සහාය ලබා දිය යුතුය. සියලුම ඔස්ට්‍රේලියානුවන් නීතිය අනුගමනය කිරීමට බැඳී ඇති හෙයින්, පොලීසිය සිදු කරන නීත්‍යනුකූල ඉල්ලීමකට ඔබ අවනත විය යුතුය.

ඔස්ට්‍රේලියානුවෝ අන්‍යෝන්‍ය ගරුත්වය හා ඉවසීම මූලධර්මවලට ගරු කරති. මෙයින් අදහස් කෙරෙන්නේ, අත් අයගේ අදහස් ඔබේ අදහස්වලට වඩා වෙනස් වුවද, ඒවාට ඇහුම්කන්දීම සහ ඔවුන්ගේ අදහස් හා මතවාදයන්ට ගරු කිරීමයි. පුද්ගලයින් තවත් අයෙකු තමා සමඟ එකඟ නොවන අවස්ථාවලදී ඉවසීමට පුරුදු විය යුතුයි.

ජාතිවාදයට ඔස්ට්‍රේලියාවේ නැතක් නැත. අන්තර්ජාලයේ හෝ වෙනත් ජරකාශනවල වාර්ගිකව අහිතකර තොරතුරු නිර්මාණය කිරීම හෝ බෙදාගැනීම සහ පොදු ස්ථානයක හෝ ක්රීඩා උත්සවයකදී වාර්ගිකව අපහාසාත්මක අදහස් දැක්වීම මෙයට ඇතුළත් වේ.

# අපගේ ජර්ජාව

## දායකත්වයක් ලබා දීම

පුරවැසිභාවය මගින් අපගේ ජාතියේ ජීවිතයට සහ ජර්ජාවට පූර්ණ ලෙස සහභාගී වීමට අවස්ථාව ලබා දේ. එයින් අදහස් වන්නේ, ඔබ ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු වශයෙන් ඔබගේ වගකීම් ඉටු කිරීමට සූදානම්ව සිටින බවයි. ඔස්ට්‍රේලියාවේ ජීවත්වන සියලුම දෙනා සමාජය තුළ, ක්රියාකාරී වීම සහ දායකත්වය ලබා දීම ඔස්ට්‍රේලියානුවන් විසින් අපේක්ෂා කෙරේ. සෑම කෙනෙකුම, තමන්ට එසේ කිරීමට හැකි වූ විට, තමා සහ තම පවුල නඩත්තු කිරීමට උත්සාහ කිරීමේ වගකීම ඇත.

## අවශ්‍යතා සහිත පුද්ගලයින් කෙරෙහි සානුකම්පිත බව

ඔස්ට්‍රේලියානුවෝ මිත්‍රත්වය අගය කරති. අවශ්‍යතාව ඇති වන අවස්ථාවලදී අපි එකිනෙකාට උදව් කරගනිමු. නිදසුනක් ලෙස, එයින් අදහස් වන්නේ, වැඩිහිටි අසල්වැසියෙකු වෙත ආහාර වේලක් රැගෙන යාම, වෛද්‍යවරයෙකු මුණගැසීම සඳහා මතුරෙකු වාහනයෙන් රැගෙන යාම හෝ නතියෙන් ජීවත්වන අයෙකු බැලීමට යාම අදහස් කෙරේ.

මිත්‍රත්වයේ මෙම ජීවගුණය හේතුවෙන්, එකිනෙකා රැකබලාගැනීමේ සහ ජර්ජාව ශක්තිමත් කිරීමේ ජර්ජා සේවා සහ ස්වේච්ඡා සේවා පිළිබඳ ශක්තිමත් සම්පරදායක් ඔස්ට්‍රේලියාව සතුවේ. ස්වේච්ඡා සේවය, දැනුම බෙදාහදාගැනීමට, නව කුසලතා ඉගෙනීමට සහ ඔස්ට්‍රේලියානු සමාජය තුළ සමාජානුයෝජනය සහ ඊට අයත් යන හැඟීම ඉහළ නැංවීමට කදිම අවස්ථාවකි. ඔස්ට්‍රේලියාව තුළ ස්වේච්ඡා සේවයට ඔබට දායක විය හැකි අවස්ථා රැසක් ඇත.

## ජාතික භාෂාව ලෙස ඉංග්‍රීසි

ඔස්ට්‍රේලියානු සමාජය ඉංග්‍රීසි භාෂාව සිය ජාතික භාෂාව සහ සමාජය එක්සත් කරන වැදගත් අංගයක් ලෙස අගය කරයි. ඔස්ට්‍රේලියාවේ ජීවත්වන ජනතාව ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමට උත්සාහ දැරිය යුතුය.

ඉංග්‍රීසි භාෂාව කථා කිරීමට ඉගෙනීම වැදගත් වන්නේ, එමගින් ඔබට අධ්‍යාපනය, රැකියාවක් ලබාගැනීමට මෙන්ම ජර්ජාව තුළ වඩාත් හොඳින් සමාජානුයෝජනය වීමට උපකාරී වන නිසාය. එය ආර්ථික වශයෙන් සහභාගීත්වය සඳහා මෙන්ම සමාජ සංහිදියාව සඳහා ද අත්‍යවශ්‍ය ය. ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා වන අයදුම්කරුවන් ඉංග්‍රීසි භාෂාව ඔවුන්ගේ මව් භාෂාව නොවේ නම් එය ඉගෙන ගැනීමට සාධාරණ උත්සාහයක් ගත යුතුය.

## අපේ සමාජය සුරක්ෂිතව තබා ගැනීමට උදව් කිරීම

අපි සියලුදෙනාටම ඔස්ට්‍රේලියානු සමාජය ආරක්ෂා කිරීමට උපකාරී වීම සඳහා වගකීමක් ඇත. උදාහරණයක් ලෙස, ඔස්ට්‍රේලියාවේ ජනතාව සිය මිතුරෙකු හෝ අසල්වැසියෙකු තරස්තවාදී ක්රියාවක් සැලසුම් කරන්නේ යැයි සැක කරන්නේ නම්, ඔවුන් හැකි ඉක්මණින් ඒ පිළිබඳව ඔස්ට්‍රේලියානු රාජ්‍ය බලධාරීන් වෙත වාර්තා කළ යුතුය. මේ ආකාරයෙන්, අපිට අපගේ ජර්ජාවේ ආරක්ෂාව සලසාගැනීමට උදව් කළ හැකිය.

එයාකාරයෙන්ම, ඔස්ට්‍රේලියාවේ ජනතාව දරුවෙකු අපවාරයට ලක්වන බව දකින්නේ නම් හෝ දැනුවත්ව සිටිය නම්, ඔවුන් ඒ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පොලීසිය වෙත වාර්තා කළ යුතුය.

ඔස්ට්‍රේලියාවේ අන්තර්ජාල අපයෝජනය පිළිගනු නොලැබේ. මෙය සමහර විට සයිබර් අපයෝජනය ලෙස හැඳින්වේ. නිදසුන් අතර ලිංගික ඡායාරූප හෝ වීඩියෝ අවසරයකින් තොරව අන්තර්ජාලය හරහා බෙදාගැනීම, පුද්ගලයෙකු අන්තර්ජාලයේ ලුහුබැඳීම හෝ මාර්ගගත පුද්ගලයෙකු පිළිබඳව වාර්ගිකව අපහාසාත්මක අදහස් දැක්වීම. බොහෝ ආකාරයේ සයිබර් අපයෝජන ඔස්ට්‍රේලියාවේ නීති විරෝධී ය.

## ඔස්ට්‍රේලියාවට පක්ෂපාතීත්වය

පුරවැසි ජර්ජාව ලබාදීමේදී, ඔස්ට්‍රේලියානු පුරවැසියෝ ඔස්ට්‍රේලියාවට සහ එහි ජනතාවට සිය පක්ෂපාතීත්වය පිළිබඳව ජර්ජාව ලබා දෙති. ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට වෙනත් රටක හෝ රටවල නීතිය මගින් අනුමත කරන්නේ නම් පමණක්, එම රටේ හෝ රටවල පුරවැසිභාවයද තබා ගත හැකිය. මෙය, ද්විත්ව හෝ බහු පුරවැසිභාවය යනුවෙන් හැඳින්වේ. කෙසේ වුවත්, යම් පුද්ගලයෙකු වෙනත් රටක ද පුරවැසියෙකු වුවද, ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු සැමවිටම සියලුම ඔස්ට්‍රේලියානු නීති අනුගමනය කළ යුතුය. සමහර ඔස්ට්‍රේලියානු නීති ඔස්ට්‍රේලියානු පුරවැසියන් විදේශයක සිටියදී පවා අනුගමනය කළ යුතුය. නිදසුනක් වශයෙන්, ඔස්ට්‍රේලියානුවන් වයස අවුරුදු 16 ට අඩු දරුවෙකු සමඟ මෙහිදී හෝ විදේශයන්හිදී ඕනෑම ලිංගික කටයුත්තකට සම්බන්ධ වීම නීති විරෝධී ය.

ඔස්ට්‍රේලියානු සමාජය, එහි බැඳියාවන් සහ ආරක්ෂාව යටපත් නොවන පරිදි අපගේ සාමූහික වගකීම් මත පදනම් වී ඇත. උදාහරණයක් ලෙස, රජයේ නිල රහස් සමාජ මාධ්‍ය ජාල ඔස්ට්‍රේලියානුවන්ට ඔස්ට්‍රේලියාවේ බැඳියාවන් යටපත් කිරීමක් විය හැකිය. එයාකාරයෙන්ම, යම් වාර්ගික ජර්ජාවක් තුළ හෝ ඊට බියෙන් අවිශ්වාසය ජර්වර්ධනය කිරීම මගින් ඔස්ට්‍රේලියානු ජර්ජාවේ සම්බන්ධතා පළවිය හැකිය.



ඔස්ට්‍රේලියාවේදී, අපි අර්බුදකාරී කාලවලදී එකට එකතු වෙමු, හොඳ කාලවලදී හා නරක කාලවලදී එකිනෙකා ගැන සැලකිලිමත්වෙමු. විනාශකාරී ජීවිත, දේපළ හා වන ජීවීන් හා පාරිසරික විනාශයට තුඩු දුන් 2019-20 ඔස්ට්‍රේලියාවේ ආන්තික ලැව්ගිනි සමයේදී, බොහෝ බහු සංස්කෘතික ප්‍රජාවන් ලැව්ගින්නෙන් පීඩාවට පත්වූවන්ට උපකාර කිරීම සඳහා මුදල්, ඇදුම් සහ ආහාර පරිත්‍යාග එකතු කිරීමට කටයුතු කළහ. නිදසුනක් වශයෙන්, වික්ටෝරියා හි චීන, වියට්නාම සහ කාම්බෝජ ප්‍රජාවන්හි සාමාජිකයින් සාප්පු මධ්‍යස්ථානවල ආධාර එකතු කර ප්‍රාදේශීය ප්‍රජා කණ්ඩායම් හරහා අරමුදල් රැස් කළ අතර, සික් ප්‍රජාවේ සාමාජිකයින් ක්වීන්ස්ලන්තයේ ප්‍රජාවන්ට සහ ගිනි නිවන භාගයින්ට ජල බෝතල් දෙහස් ගණනක් පරිත්‍යාග කළහ.



# අවසාන වශයෙන්

අපගේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන හා සාමූහික ඔස්ට්‍රේලියානු සාරධර්ම සාමකාමී සහ ස්ථාවර සමාජයක් නිර්මාණය කර ඇත.

අපට බෙදාහදාගැනීමට පොහොසත් හා ආවේණික සංස්කෘතියක් ඇත. ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු ලෙස, ඔබ අපගේ ජාතියේ කථාවේ කොටසක් වනවා මෙන්ම අපගේ අනාගතයටද දායකත්වය දක්වයි. ඔස්ට්‍රේලියාව ඔබව පිළිගනියි. පුරවැසිභාවය අපගේ පොදු බැඳීමයි.

# විභාග කරන කොටසේ පාරිභාෂිකය

ආදිවාසී ඕස්ට්‍රේලියානුවන් (Aboriginal and Torres Strait Islander peoples)

ඇබොර්ජිනල් හා ටොරස් ස්ට්‍රේට් අයිලන්ඩර්වාසීන් යනු ඕස්ට්‍රේලියානු භූමියේ මුල් පදිංචිකරුවන්ය. ඕස්ට්‍රේලියාවේ ඇබොර්ජිනල් හා ටොරස් ස්ට්‍රේට් අයිලන්ඩර්වාසීන් ජනගහනයෙන් ආසන්න වශයෙන් සියයට තුනක ජර්මාණයකි.

ඕස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසම

වෙනස් කොට සැලකීම සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ පැමිණිලි විමර්ශනය කරන ස්වාධීන කොමිසමකි.

ජාතිවාදී සිදුවීම් ඕස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසමට වාර්තා කළ හැකිය.

ඕස්ට්‍රේලියානු රාජ්‍ය සේවය

රාජ්‍ය දෙපාර්තමේන්තු සහ එහි සේවයේ නියුතු පුද්ගලයින් පෝලිට් සෙක්ටර්ලින්ක් නිලධාරියෙක් හැටියට ඕස්ට්‍රේලියානු රාජ්‍ය සේවයේ රැකියාවක් හිමි වුණා.

සිවිල් අසහනකාරී තත්ත්වය

සාමාන්‍යයෙන් රජයේ තීරණයකට හෝ ජර්නිපත්තියකට එරෙහිව මිනිසුන් විශාල සංඛ්‍යාවක් විසින් පෙළපාලි යාම හෝ අරගල කිරීම රජය විසින් නොවැදගත් නීති සම්මත කළ විට සිවිල් අසහනකාරී තත්ත්වයක් ඇති විය.

සන්ධානය

සාමාන්‍යයෙන්, රජයක් හෝ විරුද්ධ පක්ෂයක් නිර්මාණය කිරීම සඳහා දේශපාලන පක්ෂ දෙකක් හෝ ඊට වැඩි ජර්මාණයක් එක්වීම මැතිවරණයෙන් පසුව, මහජන මන්තර් මණ්ඩලයේ බහුතරයක් සහිත පක්ෂයක් නොවූ හෙයින්, සමාන අදහස් සහිත පක්ෂ දෙක සන්ධානයක් නිර්මාණය කිරීම සඳහා එක් විය.

කොමිසම

නිල වගකීමක් සහිත පුද්ගලයින්ගේ කණ්ඩායමක් ස්වාධීන කොමිසමක් මැතිවරණ සංවිධානය කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

රජය විසින් අනුගතව තටයුතු කළ යුතු ඕස්ට්‍රේලියාවේ උත්තරීතර නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණ බලතල දක්වයි.

ව්‍යවස්ථානුකූල රාජාණ්ඩු ක්‍රමය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් බලතල සීමා කරන ලද රජෙකු හෝ රැජිණක ජර්ධනියා වන රටක් පොදුරාජ්‍ය මණ්ඩලීය අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ඕස්ට්‍රේලියාවේ පොදුරාජ්‍ය මණ්ඩලය ව්‍යවස්ථාදායක රාජාණ්ඩුවක් ලෙස ස්ථාපිත කරන ලද අතර එක්සත් රාජධානියේ රජු හෝ රැජින අපගේ රාජ්‍ය නායකයා ලෙස ස්ථාපිත කළේය.

අධිකරණය

විනිශ්චයකාරවරයෙකු හෝ මහේස්ත්‍රාත්වරයෙකු විසින් නෛතික කරුණු විමසන ස්ථානයක් මිනිසුන් නීතිය කඩ කරන විට, ඔවුන්ට අධිකරණය වෙන යා හැකිය.

අපරාධ නඩු විභාගය

අපරාධයක් සම්බන්ධයෙන් යම් පුද්ගලයෙකු වරදකරුද නිවැරදිකරුද යන්න තීරණය කිරීමට අධිකරණයක් විසින් කරුණු විමසීම අපරාධ නඩු විභාගයෙන් අනතුරුව, බැංකු මංකොල්ලකරුවා සිරගත කිරීමට නියම කෙරිණි.

සයිබර් අපයෝජනය

යමෙකුට හිංසා කිරීමේ අභිච්ඡා ඇතිව තර්ජනය කිරීම, බිය ගැන්වීම, හිරිහැර කිරීම හෝ අවමානයට ලක් කිරීම සඳහා තාක්ෂණය භාවිතා කරන හැසිරීම. බොහෝ ආකාරයේ සයිබර් අපයෝජන ඕස්ට්‍රේලියාවේ නීතියට පටහැනි වන අතර එය සිදු වූ බවට පොලීසියට සහ සමාජ මාධ්‍ය වේදිකාව වැනි අන්තර්ජාල සේවාවන්ට වාර්තා කළ යුතුය.

ජර්ජානන්තරවාදය

මිනිසුන් විසින් තෝරා පත්කරගන්නා ලද නියෝජිතයින් මාර්ගයෙන් රාජ්‍ය පාලනය පාර්ලිමේන්තුවේ සිය නියෝජිතයා වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ හැකි ජර්ජානන්තරවාදී රටක ජීවත්වීම ගැන ග්රේස් සතුටට පත්වූවාය.

### ගෘහස්ථ හා පවුල් හිංසනය

හවුල්කරුවෙකු බිය ගැන්වීමෙන් හෝ ඔවුන්ගේ ආරක්ෂාවට තර්ජනය කිරීමෙන් පාලනය කිරීම අරමුණු කරගත් හැසිරීම හෝ තර්ජන. ගෘහස්ථ හා පවුල් හිංසනය පිළිගන්නේ නැති අතර එය නීතියට පටහැනි ය. ගෘහස්ථ හා පවුල් හිංසනය ඔස්ට්‍රේලියාවේ නීතියට පටහැනි වන අතර එය පොලීසියට වාර්තා කළ යුතුය.

### මත්ද්රව්ය ප්රවාහනය කිරීම

නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා මත්ද්රව්ය රැගෙන යාම හෝ මිලදී ගැනීම මත්ද්රව්ය ප්රවාහනය කිරීම සම්බන්ධයෙන් ජෙස්ට් සිරගත කෙරුණි.

### මැතිවරණය

පුරවැසියන් විසින් පාර්ලිමේන්තුවේ තමා නියෝජනය කිරීම සඳහා පුද්ගලයින් තෝරාගන්නා ක්රියාවලියක් විය සි අවුරුදු 18 හෝ ඊට වැඩි ඔස්ට්‍රේලියානු පුරවැසියන් මැතිවරණයකදී ඡන්දය පාවිච්චි කළ යුතුය.

### ඡන්ද නාමලේඛනය

මැතිවරණයකදී හෝ ඡන්ද මත විචාරණයකදී ඡන්දය පාවිච්චි කිරීම සඳහා ලියාපදිංචි වූ පුද්ගලයින්ගේ නාම ලැයිස්තුව ඡන්ද ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි විට, නිලධාරියා ඡන්ද නාමලේඛනයේ ඇගේ නම පරීක්ෂා කළේය.

### ඡන්ද බල ප්රදේශය

මහජන මන්තරී මණ්ඩලයේ දේශපාලනඥයින් තෝරා පත්කරගැනීම සඳහා ඡන්දය පාවිච්චි කරනු ලබන ඡන්දදායකයින්ගෙන් සමන්විත දිස්ත්‍රික්ක ඡන්ද බල ප්රදේශවලට මැතිවරණ දිස්ත්‍රික්ක, කලාප හෝ ආසන යනුවෙන් වියවහාර කෙරේ.

### සමානාත්මතාව

තත්ත්වයෙන් සමාන වීම ඔස්ට්‍රේලියානුවෝ සියලුම පුද්ගලයින් අතර සමානාත්මතාව පිළිබඳ විශ්වාස කරති.

### නීතිය ක්රියාත්මක කිරීම

ජනතාව නීතිය අනුගමනය කරන බව තහවුරු කරගැනීම පොලීසිය නීතිය ක්රියාත්මක කර, සාමය පවත්වාගෙන යයි.

### විධායක බලය

ඔස්ට්‍රේලියානු ආණ්ඩුක්‍රම ව්යවස්ථාවට යටත් බලතල තුනෙන් එකක් වන නීති පරිපාලනය කිරීමේ බලය හා අධිකාරී බලය ඔස්ට්‍රේලියානු රජයේ ඇමතිවරුන්ට හා අග්රාණ්ඩුකාරවරයාට ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව විසින් පනවන නීති පරිපාලනය කිරීමේ විධායක බලය ඇත.

### සාධාරණ අවස්ථා

පසුබිම නොසලකමින්, ජීවිතයේ සාර්ථකත්වය ළඟාකරගැනීම සඳහා සියලුදෙනාටම සමාන අවස්ථා හිමි වේ. ඔස්ට්‍රේලියාවේ සෑම කෙනෙකුටම සාධාරණ අවස්ථා සඳහා හිමිකමක් ඇති බව අපි විශ්වාස කරමු.

### සමූහාණ්ඩුව

ඇතැම් බලතල රඳවාගත් යටත්විජිත එක් ජාතියක් ලෙස ඒකරාශී කිරීම 1901 දී, පොදුරාජීය මණ්ඩලීය ඔස්ට්‍රේලියාව නමින් හැඳින්වෙන සමූහාණ්ඩුවක් ලෙස යටත්විජිත ඒකරාශී කරන ලදී.

### පළමු බල ඇණිය

නිව් සවුත් වේල්ස්හි රැඳවියන් පදිංචි කරවීම සඳහා කපිතාන් ආතර් පිලිප් යටතේ බිරිතාන්යයෙන් පිටත් කරන ලද නැව් 11 කණ්ඩායම 1788 ජනවාරි 26 වන දින පළමු බල ඇණිය සිඩ්නි කෝව් වෙත ළගා විය.

### පුෂ්ප ලාංඡනය

ජාතික පුෂ්පය ඔස්ට්‍රේලියාවේ පුෂ්ප ලාංඡනය වන්නේ රත්වත් වොටල් මලයි.

### බලහත්කාරයෙන් සිදු කරන විවාහ

විවාහ වීමට යන යුවලේ එක් අයෙකු හෝ දෙදෙනාගේම නිදහස් කැමැත්තකින් තොරව සිදු කරන විවාහය බලහත්කාරයෙන් සිදු කරන ලද ඇගේ විවාහය පිළිබඳව ඇය අසනුවන් සිටි අතර, ඇයට සෑමවිටම එයින් නික්මයාමට අවශ්ය විය.

### මෙතැන් සිට ඉදිරියට

මෙතැන් සිට සහ ඉදිරියේදී පුරවැසිභාවය ලබාදීමේ උත්සවයේදී, ඔබ මෙතැන් සිට ඉදිරියට ඔස්ට්‍රේලියාවට පක්ෂපාතී වන බවට පොරොන්දු වේ.



සංකේතය

ජනජරය ඡායාරූපයක්  
ඔපෙරා හවුස් සිඩ්නිහි ජනජරය සංකේතයකි.

ආදිවාසීන්

ඕස්ට්‍රේලියාවේ ඇබොර්ජිනල් සහ/හෝ ටොරස් ස්ටේට් අයිලන්ඩර්වාසීන්  
ඕස්ට්‍රේලියානු ආදිවාසීන් මෙම දේශයේ පළමු පුද්ගලයෝ වූහ.

අනුගතවීම

සිය නව, දියුණු වන සමාජය තුළ ක්රියාකාරී වීමට සහ ඊට දායකත්වය දැක්විය හැකි පරිදි සංකර්මණකයින් අනුගත කිරීමේ ක්රියාවලිය  
කලක සිට, ඕස්ට්‍රේලියාවට සහ දේශීය ජරජාවට අනුගතවීමේ ක්රියාවලියෙන් සංකර්මණකයෝ ජරනිලාභ ලබති.

අධිකරණ බලය

ඕස්ට්‍රේලියානු ආණ්ඩුක්‍රම ව්යවස්ථාවට යටත් බලතල තුනෙන් එකක් වන නීති අර්ථනිරූපණය කිරීමේ හා  
අදාලකරගැනීමේ බලය සහ අධිකාරී බලය  
ඕස්ට්‍රේලියාවේ අධිකරණවලට අධිකරණ බලය පවතී.

ව්යවස්ථාදායක බලය

ඕස්ට්‍රේලියානු ආණ්ඩුක්‍රම ව්යවස්ථාවට යටත් බලතල තුනෙන් එකක් වන නීති සෑදීමේ හා වෙනස් කිරීමේ බලය  
සහ අධිකාරී බලය  
ආණ්ඩුක්‍රම ව්යවස්ථාව යටතේ පාර්ලිමේන්තුව සතුව ව්යවස්ථාදායක බලය පවතී.

නිදහස

පුද්ගලික නිදහස සහ ස්වාධීනත්වය  
අපගේ ජරජාතාන්ත්‍රික සමාජය තුළ ජනතාව සතුව භාෂණයේ නිදහස, අදහස් ජරකාශ කිරීමේ නිදහස, ආගම  
ආදර්ශයේ නිදහස සහ රැස්වීමේ නිදහස පවතී. අපි මෙම නිදහස අගය කරමු.

මහේස්ත්‍රාත්වරයා

පහළ අධිකරණයක විනිශ්චයකාරවරයෙකි  
මහේස්ත්‍රාත්වරයා සෞරාව වැරදිකරු කර, සිරගත කළේය.

මිත්රත්වය

විශේෂයෙන් දුෂ්කර අවස්ථාවලදී උදව් කිරීම සහ අන් අයගෙන් උදව් ලබාගැනීම  
මගේ මෝටර් රථය කැඩුණු අවස්ථාවේ, මිතුරන් ලෙස අනෙක් රියදුරෝ එය නල්ලු කිරීමට උදව් කළහ.

ජාතික ගීය

ජාතික ගීතය  
ඕස්ට්‍රේලියාවේ ජාතික ගීය වන්නේ 'Advance Australia Fair' ය.

පාර්ලිමේන්තු ජරජාතාන්ත්‍රවාදය

පුරවැසියන් විසින් පාර්ලිමේන්තුවට නියෝජිතයින් පත්කරගැනීම මත පදනම් වූ රාජ්ය ක්රමයකි.  
පාර්ලිමේන්තු ජරජාතාන්ත්‍රවාදය තුළ ජනතාව සිය නියෝජිතයින් සඳහා ඡන්දය පාවිච්චි කරයි.

දේශපාලන පක්ෂය

රටක් පාලනය කළ යුතු ආකාරය පිළිබඳව සමාන අදහස් සහිත, තෝරාපත්වීමට අදහස් කරන පුද්ගලයින් කණ්ඩායමක්  
දේශපාලන පක්ෂයක සාමාජිකයෝ පොදු ජරවාහන ක්රමවල වැඩිදියුණුකිරීම් පිළිබඳව සාකච්ඡා කිරීමට  
නිරන්තරයෙන් මුණගැසෙති.

ජාතිවාදය

යමෙකු ඔවුන්ගේ ජාතිය, වර්ණය, ජාතික හෝ ජනවාර්ගික සම්භවය නිසා ඔවුන් කෙරෙහි ඇති අගතිය, වෙනස් කොට සැලකීම, හිරිහැර කිරීම හෝ වෛරය.  
ජාතිවාදය ඕස්ට්‍රේලියාවේ නීතියට පටහැනි වන අතර එය පොලීසියට වාර්තා කළ යුතුය. ඕස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසමට ද පැමිණිලි කළ හැකිය.

ජනමත විචාරණය

ඕස්ට්‍රේලියානු ආණ්ඩුක්‍රම ව්යවස්ථාවට සිදු කිරීමට යෝජිත වෙනසක් සඳහා සියලුම ඡන්දදායකයින් විසින්  
ලබාදෙන ඡන්දය  
1967 දී පවත්වන ලද ජනමත විචාරණයකදී, සංඛ්යාලේඛනවලට ඇබොර්ජිනල් ජනතාව ඇතුළත්කරගන්නා ලෙස  
ජනතාව ඡන්දය භාවිත කළේය.

### නියෝජිතයා

අන් අය වෙනුවෙන් කටයුතු කරන හෝ කළා කරන පුද්ගලයා පළාත් පාලන නියෝජිතයා මගේ අදහසට කැමැත්ත පල කළ අතර, සහා රැස්වීමේදී එය ඉදිරිපත් කළේය.

### ගරුත්වය

පුද්ගලයෙකු වශයෙන් යම් අයෙකු වෙත හෝ ඔවුන් විසින් ගන්නා ලද තීරණයක් සම්බන්ධයෙන් සැලකිල්ලක් දක්වන බව පෙන්වීම බෞද්ධයෙකු බවට පත්වීම සඳහා ඇය ගත් තීරණයට ඇගේ පවුල ගරු කිරීම පිළිබඳව එමිලි සතුවට පත් විය.

### නීතියේ ආධිපත්‍යය

පුරවැසියන් සහ රජය ඇතුළු සියලුදෙනා නීතියට යටත් වේ. අගමැතිවරයා ඇතුළු ඕස්ට්‍රේලියාවේ සියලුදෙනා නීතියේ ආධිපත්‍යය යටතේ සියලුම ඕස්ට්‍රේලියානු නීතිවලට යටත් වේ.

### රහසිගත ඡන්දය

ජනතාව පුද්ගලිකව ඡන්දය පල කිරීමේ ක්රමයකි, එහිදී, යම් ආකාරයකට ඡන්දය පල කරන ලෙස කිසිවෙකුට ඔබට බලපෑම් කිරීමට හෝ පීඩනයක් ඇති කිරීමට හෝ නොහැකිය. රහසිගත ඡන්දයකදී, ඔබ ඡන්දය පල කරන විට කිසිවෙකු ඔබ දෙස බලා නොසිටී.

### අනාගමික

ආගමෙන් වෙන් වූ අනාගමික සමාජයක කිසිදු නිල ආගමක් නොමැත.

### ස්වයං පෝෂිත

අන් අයගේ උපකාරයකින් තොරව සිය අවශ්යතා සපුරාගැනීමට ඇති හැකියාව රැකියාවක් තිබීම යන්නෙන් ඔහුට ආහාර මිලදීගැනීමට හා නිවාස කුලිය ගෙවීමට ඇති හැකියාව අදහස් කෙරිණි. ඔහු ස්වයං පෝෂිත පුද්ගලයෙක් විය.

### Services Australia

මෙඩිකේයා, සෙන්ට්රේලින්ක් සහ ළමා ආධාර හරහා සෞඛ්ය, සමාජ හා සුභසාධන ගෙවීම් සහ සේවාවන් රාශියක් ලබා දෙන ඕස්ට්‍රේලියානු රජයේ ආයතනයකි. Centrelink සහ වෙනත් සේවාවන් හරහා Services Australia ආධාර ගෙවීම් ලබා දෙයි.

### ගොඩනැගීම

ගොඩනැගීම, ස්ථාපිත කිරීම, ඇරඹීම ආණ්ඩුකාර පිලිස් නිව් සවුත් වේල්ස්හි පළමු යටත්විජිතය පිහිටවූයේය.

### කෝරලය

පළාත් පාලන ප්රදේශයක් මා ජීවත්වන කෝරලයේ මාර්ග ඉතාමත් ආරක්ෂාකාරීය.

### සමාජ ආරක්ෂණය

රැකියා විරහිත පුද්ගලයින්, දුබලතා සහිත පුද්ගලයින්, වැඩිහිටියන් සහ අවශ්යතා සහිත පුද්ගලයින් වෙත උපකාර කිරීම සඳහා ලබා දෙන රජයේ විශ්රාම වැටුප් හෝ ප්රතිලාභ විරැන්ගේ රැකියාව අහිමි වූ විට, ඇය සමාජ ආරක්ෂණ ප්රතිලාභ සඳහා අයදුම් කළාය.

### ඕස්ට්‍රේලියානු බදුකරණ කාර්යාලය (ATO)

ඕස්ට්‍රේලියානුවන් සඳහා සේවාවන් සැපයීමට සහ අරමුදල් සපයන බදු සහ විශ්රාම පාරිතෝෂික පද්ධති කළමනාකරණය කරන ඕස්ට්‍රේලියානු රජයේ ආයතනයකි. සෑම වසරකම බොහෝ ඕස්ට්‍රේලියානුවන් ඕස්ට්‍රේලියානු බදුකරණ කාර්යාලයට බදු වාර්තාවක් ඉදිරිපත් කරයි.

### සාරධර්ම

කුමක් හරිද, වැරදිද යන්න හා විවිධ අවස්ථාවන්හිදී කටයුතු කරන්නේ කෙසේද යන්න තීරණය කිරීමට පුද්ගලයෙකුට උපකාරී වන මූලධර්ම ඕස්ට්‍රේලියානු සාරධර්ම ලෙස අප හඳුන්වන සාරධර්ම කාණ්ඩයක් ඕස්ට්‍රේලියාව සතුය.

### ස්වේච්ඡා සේවකයා

ගෙවීමක් අපේක්ෂා කිරීමකින් තොරව, සිය කාලය යම් පුද්ගලයෙකු හෝ සංවිධානයක් වෙත ලබා දෙන පුද්ගලයා නිවේස්වල සිටින පුද්ගලයින්ට ඉංග්රීසි භාෂාව උගන්වන රාසා ස්වේච්ඡා සේවකයෙකි.



# විභාග කරන කොටසේ අවසානය